



2. එරන්දිගේ ව්‍යාපාරයේ 2026 මැයි මාසයේ ඉහත ගනුදෙනු වලින් ඇති වූ ශුද්ධ බලපෑම නිවැරදිව පෙන්වුම් කරන ගිණුම් සමීකරණය කවරකද?

	වත්කම්	=	වගකීම්	+	හිමිකම්	
1.	36 000	=	19 000	+	18 000	
2.	36 000	=	18 000	+	18 000	
3.	35 000	=	18 000	+	17 000	
4.	36 000	=	18 000	+	17 000	
5.	35 000	=	17 000	+	18 000	(.....)

3. එරන්දිගේ ව්‍යාපාරයේ 2026.05.31 දිනෙන් අවසන් මාසයේ ශුද්ධ ලාභය සහ 2026.05.31 දිනට මුදල් ගිණුමේ ශේෂය වන්නේ,

	ශුද්ධ ලාභය	මුදල් ගිණුමේ ශේෂය	
1.	18 000	35 000	
2.	40 000	35 000	
3.	20 000	37 000	
4.	18 000	37 000	
5.	32 000	32 000	(.....)

4. දැහැම් ව්‍යාපාරයේ ණයට විකුණුම් පිළිබඳ ගනුදෙනු / සිද්ධීන් පහත පරිදි වේ.

- A. විකුණුම් ජ'නලයේ එකතුව ලෙජරයට පිටපත් කිරීම.
- B. ගයත්‍රිට භාණ්ඩ විකිණීමට තීරණය කර ඉන්වොයිසිය ලබා ගැනීම.
- C. ගයත්‍රිට විකුණූ භාණ්ඩ වල වටිනාකම් නිවැරදිව ගිණුම් ගත කර ඇතිදැයි තහවුරු කර ගැනීම.
- D. ගයත්‍රිට විකුණූ භාණ්ඩ තොගය, විකුණුම් ජ'නලයේ සටහන් කිරීම.
- E. ණයගැති පාලන ගිණුම් හා විකුණුම් ගිණුම් තුලනය කිරීම.

ඉහත ගනුදෙනු පහත සඳහන් ගිණුම්කරන ක්‍රියාවලියේ අනුපිළිවෙලට, නිවැරදි ව පෙළ ගැස්වූ විට පිළිතුර වන්නේ,

- ගනුදෙනුවලට අදාළ මූලික ලියවිල්ල පිළියෙල කිරීම.
- ගනුදෙනුව මූලික පොතෙහි සටහන් කිරීම.
- ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම.
- ලෙජර් ගිණුම් තුලනය කිරීම.
- ශේෂ පිරික්සුම පිළියෙල කිරීම.

- |                  |                  |                  |
|------------------|------------------|------------------|
| 1. D, B, A, C, E | 2. B, D, A, E, C | 3. B, A, D, E, C |
| 4. D, A, B, E, C | 5. B, A, D, C, E |                  |

(.....)

5. කෙවින් ව්‍යාපාරය ආරම්භ කළ පළමු මාසය අවසානයේ 2025.12.31 දිනට මුදල් ගිණුමේ බැර ශේෂය රු.210 000ක් විය. නමුත් එදිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් විය. මෙම වෙනසට හේතු පහත පරිදි ඔබ වෙත සපයා ඇත.

- මාසය තුළ මුදල් ලැබීම් හා ගෙවීම් ජනල්වල එකතුව පිළිවෙලින් රු.150 000ක් හා රු.160 000 කි.
- මාසයේ නිකුත් කළ චෙක්පත්වලින් රු.75 000ක චෙක්පත් 2025.12.31 දිනට ඉදිරිපත් වී තිබුණි.
- මාසයේ තැන්පත් කළ රු.90 000ක චෙක්පත් 2025.12.31 දිනට උපලබ්ධි වී නැත.
- දෙසැම්බර් මස තැන්පත් කළ රු.38 000ක චෙක්පතක් 2025.12.20 දින අගරු වී ඇත.
- රු.160 000ක ලාභාංශ ආදායම සෘජුවම බැංකු ගිණුමට බැර වී තිබූ අතර ස්ථාවර නියෝග මත ගෙවා ඇති රක්ෂණ වාරිකය රු.42 000කි.

2025.12.31 දිනට සංශෝධිත මුදල් ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය වන්නේ,

2025.12.31ට සංශෝධිත මුදල් ශේෂය	2025.12.31ට බැංකු ප්‍රකාශනයේ ශේෂය
1. 30 000 බැර	35 000 අවාසිදායක
2. 30 000 හර	25 000 වාසිදායක
3. 130 000 බැර	135 000 අවාසිදායක
4. 54 000 හර	59 000 වාසිදායක
5. 130 000 බැර	45 000 අවාසිදායක
	(.....)

6. සෙත්‍රම් ට්‍රේඩර්ස් 2026.03.31න් අවසන් වසර සඳහා පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශන අනුව රු.25 000ක ශුද්ධ අලාභයක් දැක්වීය. පසුව කරන ලද පරීක්ෂාවේදී පහත වැරදි අනාවරණය වී ඇත.

- 1) 2025.04.01ට පැවති ඉදිරියට ගෙවූ රු.4 000ක ප්‍රචාරණ වියදම ලෙජරයට පිටපත් කිරීමේදී ප්‍රචාරණ වියදම් ගිණුමේ බැරට සටහන් කර ඇත.
- 2) මුදල් ගෙවීම් ජනලයේ වට්ටම් තීරුවේ එකතුව වූ රු.8 000 දුන් වට්ටම් ලෙස ගිණුම්ගත කර තිබීම.
- 3) 2026.03.31 දිනට ලී බඩු ගිණුමේ ශේෂය රු.500 000ක් වන අතර ඒ තුළ 2025.10.01 දින, රු.300 000කට මිලට ගත් ලී බඩු ඇතුළත් වුවත් එම මිලට ගත් දිනය නොසලකා 2026.03.31 දිනට ලී බඩු පිරිවැය මත වාර්ෂිකව 10% බැගින් ක්ෂය කර ඇත. (මිලදී ගැනීම නිවැරදිව ගිණුම්ගත කර ඇත.)

2026.03.31න් අවසන් වසර සඳහා නිවැරදි ශුද්ධ ලාභය/අලාභය හා අවිනිශ්චිත ගිණුමේ පැවති ශේෂය,

	ශුද්ධ ලාභය/අලාභය	අවිනිශ්චිත ගිණුමේ පැවති ශේෂය
1.	රු.26 000 අලාභය	8 000 බැර
2.	රු.56 000 ලාභය	8 000 හර
3.	රු.2 000 අලාභය	8 000 හර
4.	රු.6 000 අලාභය	8 000 බැර
5.	රු.2 000 ලාභය	8 000 හර
		(.....)

7. ව්‍යාපාරයක 2026.03.31 දිනට තොගයේ පිරිවැය රු.800 000ක් හා ශුද්ධ උපලබ්ධි අගය රු.750 000ක් විය. තොගයේ පිරිවැය වූ රු.800 000 ගැණුම්වලට එරෙහිව ගැලපීමටත් එහි ශුද්ධ උපලබ්ධි අගය රු.750 000 ජංගම වත්කම් යටතේ හඳුනාගැනීමටත් අදාළ සංකල්ප අනුපිළිවෙලින් දැක්වුණයේ,

1. ගැලපුම් සංකල්පය, විවක්ෂණ සංකල්පය
2. ගැලපුම් සංකල්පය, අඛණ්ඩ පැවැත්ම සංකල්පය
3. උපචිත සංකල්පය, ගැලපුම් සංකල්පය
4. විවක්ෂණ සංකල්පය, ගැලපුම් සංකල්පය
5. ඓතිහාසික පිරිවැය සංකල්පය, විවක්ෂණ සංකල්පය (.....)

8. පහත දී ඇත්තේ ව්‍යාපාර කිහිපයක් විසින් අනුගමනය කර ඇති ගිණුම්කරණ පිළිවෙත් කිහිපයකි.

- A. දිට්වා සුළු කුණාටුව හේතුවෙන් 2026.03.31 න් අවසන් වසර තුළ ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම විනාශ විය. නමුත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සැකසීමේදී වත්කම් හා වගකීම් ජංගම, ජංගම නොවන ලෙස වර්ග කර තිබුණි.
- B. භාවිත අයිති වත්කමක නෛතික අයිතිය ව්‍යාපාරය සතු නොවන නිසා මූල්‍ය ප්‍රකාශනවල හඳුනා නොගැනීම.
- C. සමාගම විසින් තොග නිකුත් කිරීම සඳහා වසරක් පාසා FIFO හා WAC ක්‍රමය වෙනස් කරමින් අනුගමනය කිරීම.

ඉහත එක් එක් අවස්ථාවන්හිදී කඩකර ඇති ගිණුම්කරණ සංකල්ප අනුපිළිවෙලින් දැක්වෙනුයේ,

1. අඛණ්ඩ පැවැත්ම, යථානුරූපී, සංගතතා
2. කාලච්ඡේද, අනාවරණ, සංගතතා
3. අඛණ්ඩ පැවැත්ම, අනාවරණ, සංගතතා
4. අඛණ්ඩ පැවැත්ම, උපචිත, අනාවරණ
5. උපචිත, යථානුරූපී, සංගතතා (.....)

9. කේෂන ව්‍යාපාරයේ 2026.03.31 දිනට තොගය ගණනය කිරීමට නොහැකි වී ඇති අතර එය 2026.04.26 දින භෞතික පදනමට රු.150 000කට ගණනය කර ඇත. 2026.04.01 සහ 2026.04.20 කාලය අතරතුර සිදු වී ඇති ගනුදෙනු පහත දැක්වේ.

(රු.)

අත්පිට ගැණුම්	35 000
අත්පිට විකුණුම්	140 000
ආපසු යැවුම්	4 000
මිලදී ගත් මාර්ගස්ථ තොගය	5 000

ව්‍යාපාරයේ පිරිවැය මත 25%ක ලාභ ප්‍රතිශතයක් තබා ගෙන විකුණුම් සිදු කරනු ලබයි.

2026.03.31ට නිවැරදි තොග වටිනාකම වනුයේ,

- |            |            |            |
|------------|------------|------------|
| 1. 26 000  | 2. 229 000 | 3. 231 000 |
| 4. 236 000 | 5. 224 000 |            |

(.....)

10. සවින්ගා නිෂ්පාදන ව්‍යාපාරයේ පහත තොරතුරු 2026.03.31න් අවසන් වර්ෂය සඳහා වේ.

	රු'000
අමුද්‍රව්‍ය තොගය වැඩිවීම	80
සෘජු ශ්‍රමය	250
පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය	360
විවලය නිෂ්පාදන පොදුකාර්ය	100
ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය	120
ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාර්ය	240
නොනිම් තොග අඩුවීම	100
ආරම්භක නිම් තොග (ඒකක 300)	150

- වසර තුළ ඒකක 1,500ක් විකුණා ඇත. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 2,000කි.
- 2025.04.01 දිනෙන් ආරම්භ වූ වර්ෂය තුළ ප්‍රථම වතාවට රු 200 000ක නිම් භාණ්ඩ මිලදී ගෙන ඇති අතර මෙම නිම් භාණ්ඩ සියල්ල කාලවිච්ඡේදය තුළ විකුණා ඇත.

2026/03/31න් අවසන් වර්ෂය සඳහා මුළු නිෂ්පාදන පිරිවැය හා විකුණුම් පිරිවැය වන්නේ,

	මුළු නිෂ්පාදන පිරිවැය (රු.දහස්)	විකුණුම් පිරිවැය (රු.දහස්)	
1.	930	908	
2.	830	1 030	
3.	1 170	1 052	
4.	730	788	
5.	1 190	1 106	(.....)

11. රුවීනා ව්‍යාපාරයේ 2025.03.31ට වෙළෙඳ ලැබිය යුතු දෑ ධාරණ වටිනාකම රු. 437 000කි. වෙළෙඳ ලැබිය යුතු දෑ සම්බන්ධ 2025/2026 වසර තුළ සිදු වී ඇති ගනුදෙනු වල සාරාංශයක් පහත දැක්වේ.

ණයට විකුණුම්                      රු. 540 000                      ආපසු එවුම්                      රු. 40 000

- ප්‍රවර්තන වර්ෂය තුළ 10% වටටමක් වන රු. 20 000ක් දීමෙන් ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා.
- 2025.03.31 දිනට භානිකරණ අලාභ ඉඩහැරීමක් ලෙස සටහන් කළ රු. 13 000ක ණයගැතියෙකු වසර තුළ බොල්ණය බවට පත් වී ඇත.
- කාලවිච්ඡේදය අවසාන වෙළෙඳ ලැබිය යුතු දෑ ශේෂයෙන් 5%ක් වන සේ භානිකරණ වෙළෙඳ අලාභ වශයෙන් ඉඩ හැරීම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වේ.

ඉහත ගැලපුම් අනුව 2026.03.31න් අවසන් වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයේ බෙදාහැරීමේ වියදම් තුළ දැක්විය යුතු වටිනාකම සහ 2026.03.31 ට භානිකරණ අලාභ වෙන්කිරීමේ ගිණුමේ ශේෂය වන්නේ,

	බෙදාහැරීමේ වියදම්	2026.03.31ට භානිකරණ අලාභ	
1.	රු.35 000	රු.38 000	
2.	රු.34 500	රු.37 350	
3.	රු.28 350	රු.38 350	
4.	රු.47 350	රු.37 350	
5.	රු.56 350	රු.46 350	(.....)

12. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය අනුව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A. ලාභාලාභ හවුල්කරුවන් යෙදූ ප්‍රාග්ධන අනුපාතයට බෙදාගත යුතුය.
- B. ප්‍රාග්ධනයට අතිරේක හවුල්කරුවන් යොදන ණය මුදල සඳහා 5%ක වාර්ෂික පොලියකට හිමිකම් ලබයි.
- C. කළමනාකරණ කටයුතුවලට දායකවීම වෙනුවෙන් වේතන හිමිකම් නොලබයි.
- D. විශ්‍රාම යන හවුල්කරුවෙකුට ගෙවිය යුතු මුදල් ණය ගිණුමක රඳවා ගතහොත් ඒ සඳහා 5%ක වාර්ෂික පොලී හිමිකම් ලබයි.

1. A හා D පමණි.                      2. B හා C පමණි.                      3. A, B හා C පමණි.  
 4. B, C හා D පමණි.                      5. A, B හා D පමණි.

(.....)

- අංක 13 හා 14ට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

රාමා හා සීතා සම සමව ලාභාලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වා පවත්වා ගෙන යනු ලබයි. 2025.04.01 දිනට පහත ගිණුම් ශේෂ හවුල් ව්‍යාපාරයේ පැවතුණි.

	රාමා (රු.000)	සීතා (රු.000)
ප්‍රාග්ධන ගිණුම්	1500	1700
ජංගම ගිණුම්	50	70

2025.04.01 දින ගීතා නව හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට බඳවා ගන්නා ලදී. ඔවුන්ගේ හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.

- රාමා, සීතා සහ ගීතා අතර ලාභාලාභ අනුපාතය පිළිවෙලින් 5:3:2 වේ.
- රාමා, සීතා හා ගීතා පිළිවෙලින් රු.80 000, රු.70 000 හා රු.50 000 බැගින් වූ වාර්ෂික වේතනයකට හිමිකම් ලබයි.

ගීතා බඳවාගත් දින ව්‍යාපාරයේ කීර්තිනාමය රු.800 000ට තක්සේරු කළ අතර එය ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීමට එකඟ විය. ගීතා තම ප්‍රාග්ධනය සහ කීර්තිනාම කොටස ලෙස රු.1 200 000ක් රැගෙන එන ලදී. 2026.03.31න් අවසන් වර්ෂය තුළ හවුල් ව්‍යාපාරය රු.500 000ක ලාභයක් උපයා ඇත. රාමා, සීතා සහ ගීතා පිළිවෙලින් රු.20 000, රු.30 000 සහ රු.40 000 බැගින් වූ ගැනිලි සිදු කර ඇත.

13. 2026.03.31 න් අවසන් වසර තුළ රාමාට විසර්ජනය කර ඇති මුළු ලාභය සහ 2026/03/31 දිනට සීතාගේ ජංගම ගිණුම් ශේෂය කොපමණ ද?

	රාමාට විසර්ජනය කළ මුළු ලාභය (රු'000)	සීතාගේ ජංගම ගිණුම් ශේෂය (රු'000)
1.	150	200
2.	150	230
3.	230	200
4.	230	130
5.	230	230

(.....)

14. 2026.03.31 දිනට ගිතාගේ මුළු හිමිකම කොපමණ ද?

- |                 |                 |                 |
|-----------------|-----------------|-----------------|
| 1. රු.70 000    | 2. රු.1 150 000 | 3. රු.1 040 000 |
| 4. රු.1 110 000 | 5. රු.1 310 000 | (.....)         |

15. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A. තොරතුරු තීරණ ගැනීමට සුදුසු වීම සඳහා අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය යන ගුණාංග දෙකම තිබිය යුතුය.
- B. වාර්තාකරණ ඒකකයක යම්කිසි නිශ්චිත දිනකට ආර්ථික සම්පත් හා එම සම්පත්වලට ඇති බැඳීම පිළිබඳ තොරතුරු තුළින් එහි මූල්‍ය තත්වය නිරූපණය කරයි.
- C. සියළු මූල්‍ය ප්‍රකාශන උපවිත පදනම මත පිළියෙල කරයි.

- |                 |                         |                 |
|-----------------|-------------------------|-----------------|
| 1. A පමණි.      | 2. C පමණි.              | 3. A සහ B පමණි. |
| 4. A සහ C පමණි. | 5. A, B සහ C යන සියල්ලම | (.....)         |

16. පහත ප්‍රකාශ අතරින් LKAS - 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතිය අනුව නිවැරදි ප්‍රකාශ තෝරන්න.

- A. මෙම ප්‍රමිතිය පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පදනම සපයයි.
- B. ව්‍යාපාරයේ අයිතිකරුවන් එහි කළමනාකරුවන්ට භාර දී ඇති සම්පත්වල භාරකාරිත්වය සම්බන්ධ ප්‍රතිඵල මූල්‍ය ප්‍රකාශ තුළින් ඉදිරිපත් කෙරේ.
- C. මෙහෙයුම් වක්‍රය යනු දේපල පිරිසිදු උපකරණ අත්පත් කර ගැනීමේ සිට ඒවා විකුණා මුදල් ලබා ගන්නා අවස්ථාව දක්වා පවතින ක්‍රියාවලියයි.
- D. ව්‍යාපාර ඒකකයක ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා හඳුනාගත හැකි වියදම් ඒවායේ ස්වභාවය හෝ කාර්යය මත වර්ගීකරණය කළ හැකිය.

- |                 |                    |                 |
|-----------------|--------------------|-----------------|
| 1. A සහ B පමණි. | 2. A සහ C පමණි .   | 3. A සහ D පමණි. |
| 4. B සහ C පමණි. | 5. A, B සහ D පමණි. |                 |

(.....)

- පහත තොරතුරු ඇසුරින් 17 සහ 18 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සීමිත ලකිඳු වෙළඳ සමාගමේ 2026.03.31න් අවසන් වර්ෂයට අදාළ තොරතුරු පහත වේ.

(රු' 000)

බෙදාහැරීම් වියදම්	300	මෝටර් රථ විකුණුම් ලාභ	200
පරිපාලන වියදම්	150	වර්ෂයේ ආදායම් බදු	150
මූල්‍ය වියදම්	80	2025.04.01 දිනට රඳවාගත් ඉපයුම්	200
වෙනත් වියදම්	60	2025.03.31 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනය	700
විකුණුම් අයහාරය	1 500	2026.03.31න් අවසන් වර්ෂය තුළ ගෙවූ අතුරු ලාභාංශ	80
දළ ලාභය	800		

- 2026.03.31 දින ඉඩම් ප්‍රථමවරට ප්‍රත්‍යාගණනය තුළින් වූ අතිරික්තය රු.300 000 කි.
- 2026.03.31 දින මෝටර් රථ දෙවන වරට ප්‍රත්‍යාගණනයෙන් වූ ප්‍රත්‍යාගණන උනතාව රු.160 000 ක් වන අතර මෝටර් රථ 2024.04.01 දින ප්‍රථම වරට ප්‍රත්‍යාගණනයෙන් රු.120 000ක අතිරික්තයක් ඇති වී එම වර්ෂය තුළ නිවැරදිව ගිණුම්ගත කර ඇත.

17. 2026.03.31න් අවසන් වර්ෂයේ මුලු වියදම හා වර්ෂයේ සඳහා ලාභය පිළිවෙලින් දැක්වෙනුයේ

	මුලු වියදම් (රු'000)	වර්ෂයේ ලාභය (රු'000)
1.	1 280	330
2.	1 600	220
3.	1 680	220
4.	1 680	400
5.	1 600	330

(.....)

18. 2026.03.31 දිනට රඳවාගත් ඉපයුම් සහ 2026.03.31න් අවසන් වර්ෂයේ මුලු විස්තීරණ ආදායම වනුයේ,

	රඳවාගත් ඉපයුම් (රු.000)	මුලු විස්තීරණ ආදායම (රු.000)
1.	340	400
2.	420	400
3.	490	680
4.	420	470
5.	340	680

(.....)

19. LKAS - 8 ගිණුම්කරණ ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම් හා වැරදි ප්‍රමිතිය අනුව ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් ලෙස සැලකිය හැක්කේ,

- A. දේපල පිරිසිදු උපකරණ ක්ෂය කිරීමට භාවිත කළ හීනවන ශේෂ ක්‍රමය වෙනුවට සරල මාර්ග ක්‍රමය භාවිත කිරීම.
- B. ප්‍රතිපාදනවල ධාරණ වටිනාකම නව තොරතුරු මත වෙනස් කිරීම
- C. ගොඩනැගිලි පසුකාලීන මිනුම්කරණය සඳහා භාවිත කළ ප්‍රත්‍යාගණන ආකෘතිය වෙනුවට පිරිවැය ආකෘතිය යොදා ගැනීම.
- D. වෙළෙඳ ලැබිය යුතු දෑ මත අනාගත හානිකරණ අලාභ සඳහා ඉඩහැරීමට අදාළ ප්‍රතිශතය වෙනස් කිරීම.

- 1. A, C සහ D පමණි.                      2. A සහ C පමණි.                      3. A, B සහ C පමණි.
- 4. B, C සහ D පමණි.                      5. A, B සහ D පමණි.                      (.....)

20. සීමිත ජයලංකා සමාගමේ 2026.03.31 දිනට තොග සම්බන්ධ තොරතුරු පහතින් වේ.

කාණ්ඩය	නිෂ්පාදනය	ප්‍රමාණය (ඒකක)	ඒකක පිරිවැය (රු.)	ඒකකයක ඉද්ධ උපලබ්ධි අගය (රු.)
A	A <sub>1</sub>	1 000	800	1 000
	A <sub>2</sub>	1 500	600	500
B	B <sub>1</sub>	1 000	700	800
	B <sub>2</sub>	2 000	900	800

LKAS - 2 තොග ප්‍රමිතිය අනුව සමාගම තොගයේ ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීම සඳහා කාණ්ඩ ක්‍රමය භාවිත කරයි. 2026.03.31 දිනට තොගය ගැලපීම හේතුවෙන් 2026.03.31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභයට වන ශුද්ධ බලපෑම සහ 2026.03.31 දිනට වත්කමක් ලෙස හඳුනාගත යුතු තොගයේ අගය වනුයේ,

	වර්ෂයේ ලාභයට වන ශුද්ධ බලපෑම (රු'000)	වත්කමක් ලෙස හඳුනාගත යුතු තොගයේ අගය (රු'000)
1.	250	3850
2.	250	4100
3.	100	3850
4.	100	4200
5.	100	4100

(.....)

21. 2026.03.31න් අවසන් වර්ෂයට සීමිත නෙලූ පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2026.06.15 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අතරතුර කාලච්ඡේදය තුළ සිදු වූ සිද්ධීන් කිහිපයක් පහත වේ.

- A. 2026.03.31 දිනට ලැබිය යුතු ශේෂයක් සහිත වෙළෙඳ ණයගැතියෙකු බුන්වත් වූ බවට අධිකරණය විසින් තීන්දු කිරීම.
- B. 2026.03.31 දින ශුද්ධ උපලබ්ධි අගය රු.370 000කට කපා හරින ලද තොග අයිතම 2026.04.19 දින රු.355 000කට විකිණීම.
- C. 2026.03.31 දිනට පැවැති ආයෝජනවල වෙළෙඳපල වටිනාකම රු.200 000කින් ඉහළ යාම.
- D. සාමාන්‍ය කොටස් හිමියන් සඳහා රු.150 000ක අවසන් ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීම.

LKAS - 10, වාර්තා කරන දිනට පසු සිදුවීම් ප්‍රමිතිය අනුව නොගලපන සිදුවීම් ලෙස සැලකිය හැක්කේ,

- 1. A සහ B පමණි.
  - 2. C සහ D පමණි.
  - 3. A, B සහ D පමණි.
  - 4. A පමණි.
  - 5. B, C සහ D පමණි.
- (.....)

22. රු.8 000 000කට සේනානි සමාගම 2025.04.01 දින ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදී ගන්නා ලදී. පහත වියදම් ඒ සඳහා වියදම් දරා ඇත.

	රු'000
ඉඩම් සංවර්ධනය සඳහා	800
ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම	200
ගොඩනැගිලි ඉදිකිරීම් වැය	18 500
ගොඩනැගිල්ලේ සාමාන්‍ය පරිපාලන වියදම්	300
ගොඩනැගිල්ල විවෘත කිරීමේ වියදම්	400

ගොඩනැගිල්ලේ මූලික ඉදිකිරීම් 2025.06.30 දින නිම වූ අතර 2025.09.30 දින එය භාවිතයට සුදුසු තත්ත්වයට පත් කරන ලදී. වර්ෂ 20ක් වූ ඵලදායී ජීව කාලය අවසානයේ ඇස්තමේන්තුගත සුන්බුන් අගය හා ගොඩනැගිල්ල ඉවත් කිරීමේ ඇස්තමේන්තුගත වියදම්වල වර්තමාන වටිනාකම පිළිවෙලින් රු1 200 000 ක් හා රු.500 000 ක් වේ.

LKAS - 16 දේපල පිරිසිදු උපකරණ ප්‍රමිතිය අනුව ගොඩනැගිල්ලේ පිරිවැය හා 2026.03.31 දිනට ධාරණ වටිනාකම වන්නේ,

	පිරිවැය (රු'000)	2026/03/31 දිනට ධාරණ වටිනාකම (රු'000)
1.	19,200	18,750
2.	19,200	18,300
3.	20,000	19,530
4.	20,000	19,000
5.	28,000	27,550

(.....)

23. වාරිකා ප්‍රවාහන සමාගම මෙට්‍රෝ බස් රථයක් 2025.04.01 දින කල්බදු ගිවිසුමක් යටතේ අත්පත් කර ගන්නා ලදී. එදින රු.12 000 000ක් මූලික තැන්පතු වත් සිදු කරන ලදී. 2025.04.01 දිනට කල්බදු වාරිකවල වර්තමාන අගය රු.56 500 000 ක් වේ. කල්බදු කාලය වසර 05කි. මෙම බස් රථයේ නෛතික අයිතිය කල්බදු කාලය අවසානයේ ගැණුම්කරුට පැවරේ. වාර්ෂික කල්බදු වාරිකය රු.15 000 000කි. ප්‍රථම වාරිකය 31.03.2026 දින ගෙවා ඇත.

කල්බදු වාරික තුළ ඇතුළත් පොළිය පහතින් වේ.

වර්ෂය	1	2	3	4	5
පොළිය (රු'000)	4 500	3 600	2 700	1 800	900

2025.04.01 දිනට මෙට්‍රෝ බස් රථයේ වටිනාකම සහ 2026.03.31 දිනට කල්බදු වගකීමේ ජංගම නොවන ප්‍රමාණය වනුයේ,

	බස් රථයේ වටිනාකම (රු.000)	කල්බදු වගකීමේ ජංගම නොවන වටිනාකම රු.000
1.	68 500	31 000
2.	68 500	46 000
3.	68 500	34 600
4.	56 500	46 000
5.	56 500	58 500

(.....)

24. ලියෝන් පොදු සමාගමේ 2025.04.01 දිනට පැවති හිමිකම් ශේෂ පහතින් වේ.

රු '000

ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 25 000)	2 500
පොදු සංචිත	800
රඳවා ගත් ඉපයුම්	475

- 2025.07.01 දින 2025.04.01 දිනට පැවැති සාමාන්‍ය කොටස් 10:1 බැගින් වන අනුපාතයට කොටසකට රු.100 බැගින් පොදු සංචිත භාවිතයෙන් සංචිත ප්‍රාග්ධනීකරණය කිරීම.
- 2026.01.01 දින එදිනට පැවති සාමාන්‍ය කොටස් 10කට 1 වන පරිදි කොටසක් රු.80 බැගින් හිමිකම් නිකුත්වත් කිරීම. හිමිකම් කොටස් සියල්ල කොටස් හිමියන් විසින් මිලදී ගෙන ඇත.

- 2026.03.31න් අවසන් වර්ෂයේ අලාභය රු.35 000ක් වන අතර මුලු විස්තීරණ ආදායම රු.65 000කි. වර්ෂය තුළ ගෙවූ අතුරු ලාභාංශ රු.60 000කි.  
2026.03.31 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනය හා මුළු හිමිකම වනුයේ,

	ප්‍රකාශිත ප්‍රාග්ධනය (රු'000)	මුලු හිමිකම (රු'000)
1.	2 950	3 980
2.	2 950	3 910
3.	2 970	3 930
4.	2 970	4 000
5.	3 000	4 000

(.....)

25. 2026.03.31 න් අවසන් වසරට අදාළ සීමිත තාරක පොදු සමාගමේ තොරතුරු පහත පරිදි වේ.

2026.03.31 දිනට පැවැති සියළු ජංගම වත්කම් සහ වගකීම් රු '000

තොගය	500
ඉදිරියට කළ ගෙවීම්	200
මුදල් හා මුදල් හා සමාන දෑ	400
වෙළෙඳ ලැබිය යුතු දෑ	800
ජංගම වගකීම්	600

- 2026.03.31 දිනට විකුණුම් පිරිවැය රු.2 600 කි.
- 2025.04.01 දිනට වෙළෙඳ ලැබිය යුතු දෑ රු.500 කි.
- සියලුම විකුණුම් ණය පදනම මත සිදු වී ඇති අතර දළ ලාභ අනුපාතය 20% කි.

ණයගැනී පිරිවැටුම් අනුපාතය සහ ක්ෂණික වත්කම් අනුපාතය ගණනය කරන්න.

	ණයගැනී පිරිවැටුම් අනුපාතය	ක්ෂණික වත්කම් අනුපාතය
1.	වාර 4	වාර 2
2.	වාර 5	වාර 2.6
3.	වාර 4	වාර 1.8
4.	වාර 6.5	වාර 2
5.	වාර 5	වාර 2

(.....)

26. සමාගමක් විසින් තනි භාණ්ඩයක් නිපදවන අතර ඊට අදාළව පහත තොරතුරු සපයා ඇත. ව්‍යාපාරයේ එක් නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානයක් සහ සේවා පිරිවැය මධ්‍යස්ථානයක් පවතී.

දැරූ ප්‍රාථමික පිරිවැය	රු. 600 000
අයවැයගත නිෂ්පාදන ඒකක	8 000
අයවැයගත පොදුකාර්ය පිරිවැය	
නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානය	රු. 350 000
සේවා පිරිවැය මධ්‍යස්ථානය	රු. 50 000

නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සෘජු ශ්‍රම පැය පදනම මත අන්තර්ග්‍රහණය කරන අතර ඒකකයක් සඳහා අයවැයගත සෘජු ශ්‍රම පැය 5ක්ද සත්‍ය ශ්‍රම පැය 4ක්ද වේ. ශ්‍රම පැයක හා ඒකක නිෂ්පාදන පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය දක්වනුයේ,

	ඒකකයක නිෂ්පාදන පිරිවැය	සෘජු ශ්‍රම පැයක අන්තර්ග්‍රහණ අනුපාතය
1.	110	8.75
2.	115	10
3.	120	11.25
4.	40	10
5.	35	8.75

(.....)

27. පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ වන්නේ,

- A. නිෂ්පාදන සුපරීක්ෂණ වැටුප් කාලච්ඡේද පිරිවැයකි.
- B. සෘජුශ්‍රම පිරිවැය සෑම විටම විචල්‍ය පිරිවැයකි.
- C. අසාමාන්‍ය අපනය පාලනය කළ හැකි පිරිවැයකි.
- D. ශිලිණු පිරිවැය අදාළ නොවන පිරිවැයකි.

- 1. B හා C පමණි.
- 2. A හා B පමණි.
- 3. A හා C පමණි.
- 4. B හා D පමණි.
- 5. D පමණි.

(.....)

28. පිරිවැය-පරිමා-ලාභ විශ්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද?

- A. සම්ච්ඡේදන ලක්ෂයෙන් ඔබ්බට ව්‍යාපාරයක් ලාභ ලැබීම ආරම්භ කරයි.
- B. විකුණුම් පරිමාව වැඩිවීම සම්ච්ඡේදන ලක්ෂය අඩුවීමට හේතු වේ.
- C. මුලු ස්ථාවර පිරිවැය අඩුකර ගැනීම තුළින් ආරක්ෂිත ආන්තිකය වැඩි කර ගත හැකිය.
- D. ව්‍යාපාරයේ ලාභය දායක විකුණුම් අනුපාතයෙන් බෙදීමෙන් ආරක්ෂිත ආන්තික වටිනාකම ගණනය කර ගත හැකිය.

- 1. A සහ C පමණි.
- 2. B සහ D පමණි.
- 3. B, C සහ D පමණි.
- 4. A, C සහ D පමණි.
- 5. A, B සහ C පමණි.

(.....)

29. සීමිත දිමංසා සමාගමේ එක් භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තුගත තොරතුරු පහත පරිදි වේ.

ඇස්තමේන්තුගත නිෂ්පාදන ඒකක	30 000
දායක විකුණුම් අනුපාතය	60%
ඒකකයක විකුණුම් මිල (රු)	200
ස්ථාවර පිරිවැය	2 700 000



33. මහිමිගේ ව්‍යාපාරයේ 2026.03.31 දිනෙන් අවසන් වසරේ පහත ශේෂ නොසලකා හැර ශුද්ධ ලාභය රු. 120 000ක් ලෙස ගණනය කර ඇත.

ආපසු එවුම්	4 000
ප්‍රාග්ධනය	160 000
ගොඩනැගිලි සමුච්චිත ක්ෂය	12 000
ගැනිලි	10 000
හානිකරණ අලාභ	3 300

(අ) ඉහත ආදායම් හා වියදම් ගිණුම් පියවීමට අදාළ පියවීම් සටහන් ලියන්න.(සංලක්ෂය අවශ්‍ය නොවේ)

විස්තරය	හර	බැර

(ආ) 2026.03.31 දිනට නිවැරදි හිමිකම - රු. ....

34. පහත එක් එක් අවස්ථාවට වඩාත් උචිත ගිණුම්කරණ සංකල්පය සඳහන් කරන්න.

අවස්ථාව	ගිණුම්කරණ සංකල්පය
A. සම්මුතික බැඳීමක් මත ඇතිවන වර්තමාන බැඳීමක් වෙනුවෙන් වගකීමක් හඳුනා ගැනීම.	.....
B. විකිණීමේ හෝ ආපසු එවීමේ පදනමට නියෝජිතයින් වෙත භාර දුන් භාණ්ඩ ආදායමක් ලෙස හඳුනා නොගැනීම.	.....
C. ගනුදෙනුකරුවන්ට ලබා දුන් වගකීම් සහතික වෙනුවෙන් ලාභයෙන් ප්‍රතිපාදනය කිරීම.	.....
D. අයිතිකරු ව්‍යාපාරයට යොදවන සම්පත් ප්‍රාග්ධනය ලෙසත්, පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් ලබා ගන්නා සම්පත් ගැනිලි ලෙසත් හඳුනාගැනීම.	.....

35. පරිගණක අලුත්වැඩියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන ලිතුලි සර්විස් ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවලට අදාළ මූලාශ්‍ර ලේඛනය නම් කරන්න.

ගනුදෙනුව	මූලාශ්‍ර ලේඛනය
1) රු.250 000ක පරිගණක කොටස් නොගයක් ණයට ගැනීම.	.....
2) සැපයුම්කරුවන්ගෙන් ලද රු.25,000ක මුදල් වට්ටම සටහන් කිරීම.	.....
3) ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ වලින් අපේක්ෂිත හානිකරණ අලාභ සඳහා රු.15,000ක් ඉඩහැරීම.	.....
4) ණයහිමියෙකුට, සුලු මුදල් භාරකරු විසින් වෙළෙඳ ණයහිමියෙකුට රු.1,500ක් ගෙවීම.	.....

36. සඳහිරු ක්‍රීඩා සමිතියේ 2025.04.01 සාමාජිකයන්ගෙන් හා සුභපතන්නන්ගෙන් ලද පරිත්‍යාග මුදල් මඟින් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට රු. 2 000 000ක් එකතු කර ඇත. 2026.03.31 වන විට රු. 200 000ක් ගෙවමින් ගොඩනැගිල්ලෙන් කොටසක් වැය කර ගොඩනැගිල්ල නිම කර තිබුණි. පරිත්‍යාග භාවිත කළ ප්‍රමාණයට ආදායම හඳුනා ගැනීම සමිතියේ ප්‍රතිපත්තිය වේ. ගනුදෙනු ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන් දක්වන්න.

විස්තරය	හර '000	බැර '000
..... ..... (ගොඩනැගිල්ලේ පිරිවැය ගිණුම්ගත කිරීම.)		
..... ..... (පරිත්‍යාගය ආදායමට හඳුනා ගැනීම.)		

- ප්‍රශ්න අංක 37 සහ 38ට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න.  
අංජන, සංජන සහ රංජන විසින් සම සමව ලාභාලාභ බෙදාගනිමින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ කොන්දේසි පහත පරිදි වේ.
  - ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත 10%ක වාර්ෂික ප්‍රාග්ධන පොළී හිමි වේ.
  - හවුල්කරුවන් ලබා දෙන ණය සඳහා 10% වාර්ෂික පොළියක් හිමි වේ.
  - අංජන, සංජන සහ රංජන සඳහා පිළිවෙලින් රු.120 000, රු.180 000 සහ රු.200 000 බැගින් වූ වාර්ෂික වේතන හිමි වේ.

2025.04.01 දිනට	අංජන	සංජන	රංජන
ප්‍රාග්ධන ගිණුම් ශේෂ (රු. 000)	3 000	2 800	2 600
ජංගම ගිණුම් ශේෂ (රු. 000)	100	60	120

අතිරේක තොරතුරු

- 2025.07.01 දින සංජන රු.1 200 000 ණය මුදලක් ව්‍යාපාරයට සපයා ඇති අතර, ඒ සඳහා පොළිය ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නැත.
- අංජන, සංජන සහ රංජන විසින් පිළිවෙලින් රු.150 000, රු.140 000 සහ රු.130 000 බැගින් මුදල් ගැනිලි සිදු කර ඇත.
- 2026.03.31 න් අවසන් වර්ෂයේ කෙටුම්පත් ලාභය රු.1 520 000කි.
- 2026.03.31 දින රංජන හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් අතර එදින ඔහුට ගෙවිය යුතු හිමිකම වූ රු. 3 230 000ක මුදල ණය ගිණුමකට මාරු කිරීමට තීරණය කරන ලදී. කීර්තිනාමයේ මුලු අගය ප්‍රාග්ධන ගිණුම තුළින් ගලපා ඇත.

37. (අ) 2026.03.31 දිනට සංජනගේ ජංගම ගිණුම් ශේෂය .....(රු.000)

(ආ) 2026.03.31 දිනට රංජන විශ්‍රාම ගැනීමට පෙර ජංගම ගිණුමේ ශේෂය.....(රු.000)

38. (අ) හවුල් ව්‍යාපාර තක්සේරු කර ඇති කීර්තිනාමයේ මුලු වටිනාකම (රු'000) - .....

(ආ) 2026.04.01 දිනට අංජනගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂය (රු'000) - .....

39. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අනුව පහත වගන්ති සම්පූර්ණ කරන්න. ඒ සඳහා පහත තොරතුරු උපයෝගී කර ගන්න.

( ඓතිහාසික පිරිවැය , අදාළ බව , ධාරණ වටිනාකම , කාලීන බව , ප්‍රවර්තන අගය )

- A. .... ගිණුම්කරණ තොරතුරු වැඩිදියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණයකි.
- B. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සඳහා ..... සහ විශ්වාසනීය නියෝජනය යන ලක්ෂණ දෙකම තිබිය යුතුය.
- C. මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මැනීම සඳහා ..... සහ ..... යන ගිණුම්කරණ පදනම් භාවිත කරයි.

40. 2025.04.01 දින සීමිත පැරකුම් සමාගම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. පළමු වසරට අදාළව පහත තොරතුරු ලබා දී ඇත.

	රු.
කාලච්ඡේදයේ ලාභය	330 000
අධිමාන ණය	4 000
යන්ත්‍ර ඉවත් ලාභය	37 000
ගෙවූ බදු	65 000
ගෙවූ පොලී	60 000
උපචිත වියදම්	10 000
තොගය	40 000
වෙළෙඳ ලැබිය යුතු දෑ (වටිනාකම)	30 000
වෙළෙඳ ගෙවිය යුතු දෑ	20 000
ඉදිරියට ගෙවූ ආදායම් බදු	5 000

LKAS - 07 මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට අනුව 2026.03.31 න් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණද? .....

41. සීමිත යසස් පොදු සමාගම පහත සිදුවීම් පිළිබඳ විස්තර සපයා ඇත. LKAS - 37 ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් අනුව පහත අයිතම හඳුනාගන්න.

අයිතමය	ප්‍රතිපාදන/ අසම්භාව්‍ය වගකීම්/ අසම්භාව්‍ය වත්කම්
A. වගකීම් සහතික යටතේ විකුණන ලද භාණ්ඩවල අළුත්වැඩියා වියදම් සම්බන්ධ විශ්වසනීයව ඇස්තමේන්තු කළ වටිනාකම	.....
B. පවතින කටයුත්තකට සමාගමේ පැරණි සේවකයෙකු විසින් වන්දි ඉල්ලා පවරා ඇති දැනට උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක ඉල්ලා ඇති වන්දිය	.....
C. ආයතනයේ ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්තියක් මත පැරණි ක්‍රමවේදය අනුව සේවකයන් වෙත ලබාදෙන බෝනස් දීමනාවට අදාළ වියදම් සම්බන්ධ ඇස්තමේන්තුව	.....
D. නිෂ්පාදනවල අයිතීන් උල්ලංඝනය කිරීම නිසා තරඟකාරී ව්‍යාපාරයකට විරුද්ධව සීමිත යසස් පොදු සමාගම පවරා ඇති නඩුවකින් ඉල්ලා ඇති වන්දිය	.....

42. සීමිත කියාරා සමාගම දියර කිරි ආශ්‍රිත බීම බෝතල් නිපදවීමේ නව තාක්ෂණික උපාංග සහිත යන්ත්‍ර නිෂ්පාදනය කරයි. එම යන්ත්‍ර විකිණීම පුහුණුවලත් ඉංජිනේරු සහිය ඇතිව සවි කිරීම සහ වසර 1 ක් තුළ නොමිලේ නඩත්තු සේවා වාර 4 ක් ලබාදීම සිදුකරයි. යන්ත්‍රයේ සාමාන්‍ය විකුණුම් මිල රු. 2 100 000 සවිකිරීම් වියදම් රු. 300 000 එක් සේවා වාරයක වියදම රු. 150 000 ක් වේ. සමාගම 2025.06.01 දින එවැනි යන්ත්‍ර 4 ක් සැපයීම සඳහා ගිවිසුම අත්සන් කරන ලදී. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව රු. 10 000 000 කි. 2025.06.01 දින මුළු ප්‍රතිෂ්ඨාව මුදලින් ලද අතර 2025.09.30 දින යන්ත්‍ර සපයා සවිකිරීම නිම කරන ලදී. 2026.03.31 දින වන විට යන්ත්‍ර සඳහා සේවා වාර දෙකක් සපයා ඇත.

SLFRS 15 - අයහාරය ප්‍රමිතය අනුව,

- (අ) 2026.03.31 න් අවසන් වර්ෂයට අදාළව හඳුනාගතයුතු ආදායම රු.'000 - .....
- (ආ) 2026.03.31 දිනට නොඉපයූ අයහාරය රු.'000 - .....

43. සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න.

(පිරිවැය/ සාධාරණ අගය/ විශ්වාසදායී/ ධාරණ වටිනාකම/ අතීතානුයෝගී භාවිතය/අනාගත ආර්ථික ප්‍රතිලාභ/ අතීතානුයෝගී නැවත ප්‍රකාශ කිරීම)

- A. ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම තුළින් ගනුදෙනු හා සිදුවීමවලට වන බලපෑම, එම නව ප්‍රතිපත්තිය සැමවිටම නිවුණා සේ සලකා භාවිත කිරීම ..... ලෙස හඳුන්වයි.
- B. සේවා සපයන ආයතනයක සේවා සැපයීමේදී භාවිත කරන තොගය එහි ..... මත අගය කරයි.
- C. පසු කාලීන වියදම් නිසා ..... ඉහළ යාමක් සිදු වන්නේ නම් සහ ඒවායේ වටිනාකම ..... මැනිය හැකි නම්, අදාළ දේපල පිරිසිදුකරණ අයිතමයේ ධාරණ වටිනාකමට එකතු කළ හැකිය.

44. පහත එක් එක් ගනුදෙනුව සමාගමක තොග පිරිවැටුම් අනුපාතයට කරනු බලපෑම වැඩිවේද, අඩුවේද වෙනස් නොවේද යන්න සඳහන් කරන්න.

ගනුදෙනුව	බලපෑම
A. අත්පිට තොගය විකිණීම.	.....
B. ණයට ගැණුම්.	.....
C. විකුණුම් වියදම් දැරීම.	.....
D. ණය පදනම මත ලබාගත් භාණ්ඩ ආපසු යැවීම	.....

45. සීමිත වාසනා පොදු සමාගමේ 2026.03.31 න් අවසන් වසරට අදාළ තොරතුරු පහත පරිදි වේ.

ජංගම අනුපාතය වාර 1.5  
 මුලු වත්කම් (රු.000) 2 000  
 ජංගම වගකීම් (රු.000) 500

ජංගම නොවන වගකීම්  
 දිගුකාලීන ණය (රු.000) 650  
 ව්‍යාපාරයේ ලාභය මුළු වත්කම් වලින් 15%කි.

2026.03.31 න් අවසන් වර්ෂය සඳහා පහත දැ ගණනය කරන්න.

- (අ) ජංගම වත්කම් (රු.000) - .....
- (ආ) මුලු හිමිකම (රු.000) - .....
- (ඉ) හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය (%) - .....

46. ද්‍රව්‍ය අයිතමයක් සම්බන්ධයෙන් ආර්ථික ඇණවුම් ප්‍රමාණයේදී වාර්ෂික මුලු තබා ගැනීමේ පිරිවැය රු.15 000 කි. ඒකකයක් තබා ගැනීමේ පිරිවැය රු.500කි. එක් ඇණවුමක පිරිවැය රු.1 500 කි.

පහත දැ ගණනය කරන්න.

- (අ) ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ) - .....
- (ආ) වර්ෂයකට ඇණවුම් කළ යුතු වාර ගණන - .....

47. සමාගමක මැයි මාසයේ වැටුප් ලේඛනයෙන් උපුටාගත් තොරතුරු පහත දැක් වේ.

	(රු'000)
EPF දායකය - සේව්‍ය	1 200
සේවක	800
ගෙවූ ශුද්ධ වැටුප	8 200

අතිරේක තොරතුරු,

- සේවක අර්ථසාධක අරමුදල සඳහා (EPF) 8%ක් සේවකයාද 12% සේව්‍යයාද දායක වේ. ETF දායකය 3%කි.
- උත්සව අත්තිකාරම් ලෙස රු. 1 000 000 ක් සේවක වැටුපෙන් අඩුකර ඇත.

මැයි මාසයේ සමාගමේ වැටුප් වියදම කොපමණද (රු'000) - .....

48. තනි භාණ්ඩයක් නිපදවන ආයතනයක 2026.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

	රු.
ඒකකයක් සඳහා - සෘජු අමුද්‍රව්‍ය පිරිවැය	120
- සෘජු ශ්‍රමය	135
විචල්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	75
විචල්‍ය නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	150
ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	99 000
ස්ථාවර නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	135 000
වාර්ෂික නිෂ්පාදන ඒකක	600
(සියලු ඒකක කාලච්ඡේදය තුළ විකුණා ඇත)	

ඉහත තොරතුරු ඇසුරින්,

- (අ) ඒකක නිෂ්පාදන පිරිවැය - රු. ....
- (ආ) ඒකකයක් රු.900ට විකිණීමේදී ඒකක ලාභය - රු. ....

49. තනි භාණ්ඩයක් නිෂ්පාදනය කර විකුණන ලබන සමාගමකට අදාළ ඇස්තමේන්තුගත තොරතුරු පහත දැක්වේ.

නිෂ්පාදිත මට්ටම (ඒකක)	මුලු පිරිවැය (රු'000)
11 500	10 000
15 500	11 600

දායක විකුණුම් අනුපාතය 60%කි.

පහත දෑ ගණනය කරන්න.

- (අ) විචල්‍ය පිරිවැය රු. - .....
- (ආ) ඒකකයක විකුණුම් මිල රු. - .....
- (ඉ) සමච්ඡේදන ලක්ෂය (ඒකක) - .....

50. මූලික ආයෝජනය 3 000 000ක් අවශ්‍ය වන යන්ත්‍රයක වර්ෂ 1 සිට 5 දක්වා සමුච්චිත මුදල් ගලා ඒම පහත පරිදි ඇස්තමේන්තු කර ඇත. යන්ත්‍රයේ සුන්බුන් අගය රු.600 000කි.

වර්ෂය	සමුච්චිත මුදල් ප්‍රවාහ
1	900 000
2	1 860 000
3	3 000 000
4	4 500 000
5	5 100 000

- (අ) ව්‍යාපෘතියේ පිලිගෙවුම් කාලය ගණනය කරන්න.....
- (ආ) සාමාන්‍ය ආයෝජනය පදනම් කරගෙන ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න.....

\*\*\*

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය / අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය  
 Ministry of Education, Higher Education and Vocational Education / අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය  
 கல்வி உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சு  
 Ministry of Education, Higher Education and Vocational Education

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) උපකාරක තක්සේරුව, 2026  
 கல்விப் போதுத் தராதரப் பத்திர (உயர் தரப்) சுற்றலுக்கான உதவி மதிப்பீடு, 2026  
 General Certificate of Education (Adv. Level) Supportive Assessment, 2026

ගිණුම්කරණය II  
 கணக்கியல் II  
 Accounting II

33 S II

පැය තුනයි  
 மூன்று மணித்தியாலம்  
 Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි  
 மேலதிக வாசப்பு நேரம் - 10 நிமிடங்கள்  
 Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදන්න

වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

- උපදෙස් :
- පළමුවන හා දෙවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
  - සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
  - අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමග අමුණන්න.
  - මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු 200ක් හිමිවේ.

1. මහන මැණිත් බෙදාහැරීම, අලුත්වැඩියා හා නඩත්තු සේවා සැපයීමේ නියුතු ලකිත් පොදු සමාගමෙන් 2026.03.31 දිනට උපුටා ගත් ශේෂ පිරික්සුම පහතින් වේ. සමාගම 18%ක VAT ගෙවීම සඳහා ලියාපදිංචි වූ සමාගමකි. සමාගම් අධ්‍යක්ෂවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කිරීම 2026.06.30 දින සිදු කර ඇත.

විස්තරය	හර (රු'000)	බැර (රු'000)
VATසහිත විකුණුම්		115 227
විකුණුම් පිරිවැය	77 500	
බෙදාහැරීම් වියදම්	8 200	
පරිපාලන වියදම්	7 900	
මූල්‍ය පිරිවැය	2 950	
වෙනත් වියදම්	1 250	
වෙනත් ආදායම්		165
වෙළඳ ලැබිය යුතු/වෙළඳ ගෙවිය යුතු	6 500	3 200
2026.03.31 දිනට තොගය	3 500	
ගැණුම් මත VAT	9 400	
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		23 000
2026.03.31 දිනට දේපල, පිරියත හා උපකරණ ධාරණ වටිනාකම	21 750	
මුදල් හා මුදල් සමාන දෑ	2 250	
රඳවාගත් ඉපයුම්		3 008
10% බැංකු ණය		3 000
2025.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		750
2025.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන		650
2025.04.01 දිනට හානිකරණ අලාභ සඳහා ඉඩහැරීම්		1 000

VAT ප්‍රේෂණය	5 500	
ගෙවූ ආදායම් බදු	1 500	
ගෙවූ අතුරු ලාභාංශ	1 800	
	<b>150 000</b>	<b>150 000</b>

අතිරේක තොරතුරු :

2026.03.31 න් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත ගැලපීම් අදාළ කරගත යුතුය.

- (i) 2026.03.31 දින තොගයේ ඇතුළත් පිරිවැය රු.1 000 000ක් වූ කල්ඉකුත් වීම් ආසන්න වූ අයිතම රු.300 000ක වියදම් දරා 2026.04.26 දින රු.1 200 000කට විකුණා ඇත.
- (ii) 2026.03.03 දින සමාගම මහන මැෂින් යන්ත්‍ර 02ක් සැපයීමට VAT සහිත මුලු වටිනාකම රු.1 357 000ක් වූ ගිවිසුමකට එළඹෙන ලදී. ගිවිසුම අනුව යන්ත්‍ර දෙක 2026.03.20 දින සපයන ලද අතර, ඉන් දින 10ක් ඇතුළත සවිකිරීම සිදු කර ඇත. ගිවිසුමේ මුලු වටිනාකම 2026.03.20 දින ලද අතර, ඒ තුළ 2026.06.30 දින සිට මාස 03කට වරක් සිදු කිරීමට එකඟ වූ අලුත්වැඩියා හා නඩත්තු වියදමේ වාර්ෂික වටිනාකම රු.150 000 (VAT රහිත) ඇතුළත්ව ඇත. ගිවිසුමේ මුලු මුදල 2026.03.20 දින අත්පිට විකුණුම් ලෙස සටහන් කර ඇත.
- (iii) ඉහත ශේෂ පිරික්සුමේ ඇතුළත් දේපල, පිරියත හා උපකරණවල සංයුතිය පහත පරිදි වේ.

	2026.03.31 දිනට පිරිවැය / අගය (රු'000)	2026.03.31 දිනට සමුච්චිත ක්ෂය (රු'000)
ගොඩනැගිලි	15 750	2 250
යන්ත්‍ර	7 500	3 000
කාර්යාල ලී බඩු	5 250	1 500
	<u>28 500</u>	<u>6 750</u>

- 2022.04.01 දින රු.25 000 000කට ප්‍රත්‍යාගණනය කළ ගොඩනැගිලි 2025.04.01 දිනට දෙවන වරට රු.1 750 000ක උනතාවක් සහිතව නැවත ප්‍රත්‍යාගණනය කර ඇත. පළමු ප්‍රත්‍යාගණනයෙන් ඇති වූ අතිරික්තය රු.1 000 000ක් එම වර්ෂයේ නිවැරදිව ගිණුම්ගත කර ඇත. ප්‍රථම ප්‍රත්‍යාගණනයෙන් පසු ගොඩනැගිලි 10% බැගින් 2022.04.01 දින තීරණය කළ ප්‍රත්‍යාගණන අගය මත ක්ෂය කර ඇත. 2025.04.01 දින සිදු කළ ප්‍රත්‍යාගණනය සහ 2026.03.31න් අවසන් වර්ෂයේ ක්ෂය නිවැරදිව ගණනය කර ගිණුම්ගත කර ඇත.
- ප්‍රවර්තන වර්ෂය තුළ යන්ත්‍රසූත්‍ර හීනවන ශේෂ ක්‍රමය මත 10% බැගින් ක්ෂය කළ යුතු වුවත් සරල මාර්ග ක්‍රමයට 10%ක් ක්ෂය කර ඇත. කෙසේ වෙතත් 2025.03.31 දක්වා නිවැරදිව ක්ෂය ගණනය කර ගිණුම්ගත කර ඇත.
- කාර්යාලීය ලී බඩුවල එලදායී ජීව කාලය වසර 15ක් වන අතර සුන්බුන් අගයක් නොමැත. 2026.03.31 දින රු.1 500 000ක කාර්යාල ලී බඩු මිලට ගෙන ඇති අතර මෙය නිවැරදිව ගිණුම්ගත කර ඇත.

- 2025.04.01 දින ආයතනය සතුව පැවති පිරිවැය හා ධාරණ වටිනාකම රු.5 000 000ක් හා රු.2 000 000ක් වූ මෝටර් රථයක් විකිණීම නිවැරදිව සටහන් කර ඇත. ඉන් ඇති වූ ලාභය රු.300 000 බෙදා හැරීම් වියදම් වලින් අඩු කර ඇත.
- දේපල පිරිසත අයිතමවලට අදාළව ගණනය කළ ක්ෂය වියදම් පරිපාලන වියදම් තුළ අන්තර්ගත වේ.

(iv) සීමිත ලකිත් පොදු සමාගම 2025.04.01 දින කල්බදු පහසුකමක් යටතේ මෝටර් රථයක් අත්පත් කර ගෙන ඇත. ඒ සම්බන්ධ කල්බදු කාලය වසර 4කි. මෙම මෝටර් රථයේ ඵලදායී ජීව කාලය වසර 10කි. ඊට අදාළ තොරතුරු පහතින් වේ.

මූලික ගෙවීම	රු.2 000 000
වාර්ෂික කල්බදු වාරිකය	රු.1 500 000 (2026.03.31 දින සිට ගෙවිය යුතුය)

සීමිත ලකිත් පොදු සමාගම දැරූ මූලික සෘජු වියදම්	රු. 500 000
2025.04.01 දිනට කල්බදු ගෙවීම්වල වර්තමාන අගය	රු.4 500 000

කල්බද්දේ ගමය පොලී අනුපාතය 10%

මූලික ගෙවීම හා සෘජු වියදම් ගෙවීම මූල්‍ය පිරිවැය තුළ ඇතුළත් කර ඇති අතර 2026.03.31 දින ගෙවූ වාරිකය බෙදාහැරීම් පිරිවැය තුළ දක්වා ඇත. ඒ හැර කිසිදු සටහනක් පොත්වල වාර්තා කර නැත. කල්බදු කාලය අවසානයේ වත්කමේ නෛතික අයිතිය කල්බදු ගැණුම්කරු වෙත පැවරීමට එකඟ වී ඇත.

(v) සමාගම භාණ්ඩ විකිණීමේදී වසර 5ක වගකීම් සහතිකයක් ගනුදෙනුකරුවන්ට ලබා දෙනු ලබයි. ප්‍රචර්තන වර්ෂය තුළදී වගකීම් සහතික යටතේ විකුණූ භාණ්ඩ අලුත්වැඩියා වියදම් ලෙස රු.600 000ක් ගෙවා ඇති අතර එය බෙදාහැරීම් පිරිවැය තුළ අන්තර්ගතය. 2026.03.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රු.1 000 000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

(vi) 2026.03.31 දිනට රු.500 000ක් අයවිය යුතු වෙළෙඳ ණයගැතියෙක් බුන්වත් වූ බවට අධිකරණ තීන්දුව 2026.05.25 දින ප්‍රකාශ කර ඇත. 2026.03.31 දිනට වෙළෙඳ ණයගැති ශේෂය මත 10%ක ඉඩහැරීමක් පවත්වා ගත යුතුය.

(vii) සේවක අර්ථසාධක අරමුදල සඳහා අදාළ 10% අඩුකර ශුද්ධ වැටුප් ලෙස සේවකයින්ට ගෙවන ලද රු.630 000 මාසිකව පරිපාලන වියදම් තුළ අන්තර්ගතය. සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට සේව්‍ය දායකත්වය පිළිවෙලින් මූලික වැටුපෙන් 15% ක් 3% කි. ප්‍රචර්තන මාසයට අදාළ දායකත්වයක් ඊළඟ මස තුළ ප්‍රේෂණය කෙරේ.

(viii) වර්ෂය තුළ ගෙවන ලද ආදායම් බදු තුළ 2025.03.31න් අවසන් වර්ෂය සඳහා ගෙවූ රු.600 000ක් ඇතුළත්ය. ප්‍රචර්තන වර්ෂයේ මුළු ආදායම් බදු තක්සේරුව රු.1 350 000කි.

(ix) 2025.09.30 දින අර්ධ වාර්ෂිකව ගෙවූ බැංකු ණය පොලී මූල්‍ය පිරිවැය තුළ අන්තර්ගතය. ප්‍රචර්තන වර්ෂය තුළ බැංකු ණය ආපසු ගෙවා නොමැත.

(x) 2026.01.01 දින එතෙක් පැවති සාමාන්‍ය කොටස් 05 කට 1 බැගින් වන ලෙස හිමිකම් නිකුතුවක් සිදු කර ඇත. 2026.01.01 දින හිමිකම් නිකුතුවට පෙර පැවති සාමාන්‍ය කොටස් ගණන 50 000කි. හිමිකම්

නිකුතුවේදී සාමාන්‍ය කොටසක ප්‍රතිශ්‍යාව රු.300ක් ලෙස නියම කර තිබුණි. හිමිකම් කොටස් සියල්ල කොටස්හිමියන් විසින් මිලදීගෙන ඇති අතර හිමිකම් නිකුතුව සඳහා නිවැරදිව ගිණුම්ගත කර ඇත.

- 2026.03.31 දින අධ්‍යක්ෂ මණ්ඩලය සාමාන්‍ය කොටසක් සඳහා රු.12ක ලාභාංශයක් ගෙවීමට යෝජනා කර ඇත.

අවශ්‍ය වන්නේ:

‘LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම’ ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත ලකිත් පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන්ද ඇතුළත්ව)

- (1) 2026.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය
- (2) 2026.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
- (3) 2026.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය

(මුළු ලකුණු 40)

2. (අ) සීමිත විකුම් පොදු සමාගම S හා L යනුවෙන් පාසල් බැග් වර්ග 02ක් නිෂ්පාදනය කරනු ලබයි.

නිෂ්පාදන අංශ 1 සහ නිෂ්පාදන අංශ 2 යනුවෙන් පිරිවැය මධ්‍යස්ථාන දෙකක් ද ගබඩාව යනුවෙන් සේවා පිරිවැය මධ්‍යස්ථානයක් ද මෙම සමාගම සතු වේ. නිෂ්පාදන අංශ කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ පිහිටා ඇති අතර ගබඩාව වෙනම ගොඩනැගිල්ලක පිහිටා ඇත.

සමාගම නිෂ්පාදනය කරන S වර්ගයේ පාසල් බැග් 1 000ක් හා L වර්ගයේ පාසල් බැග් 500ක් සඳහා අයවැයගත පිරිවැය තොරතුරු සපයා ඇත.

(i)

විස්තරය	රු.
ගොඩනැගිලි කුලී -කර්මාන්තශාලාව	140 000
- ගබඩාව	20 000
විදුලිය -කර්මාන්තශාලාව	100 000
- ගබඩාව	20 000
ගබඩා නඩත්තු	35 000
සේවක සුභසාධනය	84 000
යන්ත්‍ර ක්ෂය	104 000
වරිපනම්	96 000

(ii)

පහත ඇස්තමේන්තුගත තොරතුරුද සපයා ඇත.

	නිෂ්පාදන අංශ		ගබඩාව
	01	02	
වක්‍ර වේතන (රු.)	120 000	42 000	15 000
භූමි ප්‍රමාණය (m <sup>2</sup> )	4 000	3 000	1 000
විදුලි පරිභෝජනය (කිලෝ වොට්)	800	800	100
සේවක සංඛ්‍යාව	3	3	1
යන්ත්‍ර පිරිවැය	424 000	212 000	212 000
අයවැයගත යන්ත්‍ර පැය	8 000	4 000	
අයවැයගත සෘජු ශ්‍රම පැය	2 000	4 000	

- (iii) නිෂ්පාදන අංශ 01 හා 02 යන පිරිවැය මධ්‍යස්ථාන සඳහා ගබඩාවේ සේවය සමානව සපයනු ලැබේ.
- (iv) නිෂ්පාදන අංශ 01හි පොදුකාර්ය පිරිවැය යන්ත්‍ර පැය හා නිෂ්පාදන අංශ 02 සෘජු ශ්‍රම පැය පදනම් කරගනිමින් පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනු ලැබේ.
- (v) වසර තුළදී S හා L නිෂ්පාදනය කිරීමට තොරතුරු පහත පරිදි වේ.

	S	L
සෘජු ද්‍රව්‍ය (ඒකකයකට)	රු.395	රු.650
සෘජු ශ්‍රමය (ඒකකයකට)	රු.200	රු.300
ගත කළ සත්‍ය කාලය		
නිෂ්පාදන අංශ 01	යන්ත්‍ර පැය 05	යන්ත්‍ර පැය 07
නිෂ්පාදන අංශ 02	සෘජු ශ්‍රම පැය 04	සෘජු ශ්‍රම පැය 05
සත්‍ය නිෂ්පාදිත ඒකක සංඛ්‍යාව	ඒකක 800	ඒකක 450
නිෂ්පාදන නොවන පොදු කාර්ය		
විචලය පොදුකාර්ය - (ඒකකයකට)	රු.50	රු.100
ස්ථාවර පොදුකාර්ය	රු.200 000	රු.300 000

(vi) බැගයක විකුණුම් මිල 25% ලාභ ආන්තිකයක් මත තීරණය කෙරේ.

අවශ්‍ය වන්නේ :

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- (2) නිෂ්පාදන අංශ 01 සහ 02 සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය
- (3) L වර්ගයේ පාසල් බැගයක නිෂ්පාදන පිරිවැය
- (4) S වර්ගයේ පාසල් බැගයක විකුණුම් මිල

(ලකුණු 28)

(ආ) සතියකට දින 06ක් පමණක් වැඩකරන නිෂ්පාදන ආයතනයක P නම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා " m " නමැති අමුද්‍රව්‍යයෙන් 8 Kg ක් අවශ්‍ය වේ. එම අමුද්‍රව්‍ය ඇණවුමකට අදාළ සාමාන්‍ය පොරොත්තු කාලය දින 05ක් හා උපරිම පොරොත්තු කාලය දින 06ක් වේ. එම අමුද්‍රව්‍ය යළි ඇණවුම් ප්‍රමාණය 15 000Kg කි. එම P නමැති භාණ්ඩය නිෂ්පාදනයෙහි සතියක අවම නිෂ්පාදන ඒකක ප්‍රමාණය 1875ක් වන අතර උපරිම නිෂ්පාදන ඒකක ප්‍රමාණය 2400කි.

අවශ්‍ය වන්නේ :

- " m " නමැති අමුද්‍රව්‍යයට අදාළව
- (1) යළි ඇණවුම් මට්ටම
  - (2) අවම තොග මට්ටම
  - (3) උපරිම තොග මට්ටම
  - (4) සාමාන්‍ය තොග මට්ටම

(ලකුණු 12)

3. (අ) ආසිරි විසින් පවත්වා ගෙන යන ආසිරි කේටරින් සර්විස් ආයතනය පිසු ආහාර සපයනු ලැබේ. 2026.01.01 දිනට ඇති ශේෂයන් හා මාසය තුළ වූ ගනුදෙනු පහත ගිණුම්කරණ සමීකරණයට ඇතුළත් කර ඇත. රු'000

ශේෂය / ගනුදෙනු අංකය	වත්කම් =					වගකීම් +		ලද අත්තිකාරම්	හිමිකම
	දේ.පිරි. උප.	තොගය	වෙළෙඳ ලැබිය යුතු දෑ	ඉදිරියට කළ ගෙවීම්	මුදල්	බැංකු ණය	වෙළෙඳ ගෙවිය යුතු දෑ		
ආරම්භක ශේෂය	2 000	200	200	80	500	300	600	80	2 000
1		+160			-50		+110		
2	1 500				-300	+1 200			
3		-200			+250				+50
4					-3				-3
5				-10	-25				-35
6					-27.5	-20			-7.5
7		-25							-25
8		-5					-5		
9		-75			+100			-20	+45
10					+10				+10
11				-10					-10
12		+120			-75		+45		
13			-100		+95				-5
14		-30	+20		+40				+30
අවසාන ශේෂය	3 500	145	110	60	514.5	1 480	750	60	2 049.5

අතිරේක තොරතුරු :

- (i) 4 වන ගනුදෙනුව ලාභයට බලපෑම් නොකරන අතර 7 වන ගනුදෙනුව ලාභයට බලපානු ලබයි.
- (ii) ආයතනයේ ප්‍රතිපත්තිය වන්නේ දේපල පිරියත, උපකරණ වාර්ෂිකව 6% ක්ෂය කිරීම වේ. දේපල පිරියත උපකරණ මිලදී ගැනීම මාසය ආරම්භයේ සිදු වූ බව උපකල්පනය කරන්න.

අවශ්‍ය වන්නේ :

- (1) ඉහත ගිණුම්කරණ සමීකරණයේ 1 සිට 14 දක්වා පිළිවෙලින් අදාළ ගනුදෙනුව ලියා දක්වන්න.
- (2) 2026.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න.

(ලකුණු 25)

(ආ) 2025.04.01 දිනට දීප්ති ක්‍රීඩා සමාජයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 80 ක් විය. එදිනට සමුච්චිත අරමුදල රු.300 000ක් විය. පහත තොරතුරු 2026.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ වේ.

(i) මාසික සාමාජික ගාස්තුව රු.1 000ක් වන අතර ප්‍රචර්තන වසර මුල නව සාමාජිකයින් 20 දෙනෙකු ඇතුළත්වීමේ ගාස්තු බැගින් රු.3 000ක් බැගින් ගෙවා ඇතුළත් විය. ඔවුන් සාමාජික මුදල් ගෙවූ ආකාරය පහත දැක් වේ.

සාමාජිකයින් ගණන	මාස ගණන
12	12
3	14
5	8

2025.03.31ට සිටි සාමාජිකයින් 7 දෙනෙකු පසුගිය වසරේ මාස 06ක් සඳහා සාමාජික ගාස්තු 2025.03.31 දිනට ගෙවා නොතිබූ අතර ඉන් 05 දෙනෙකු ප්‍රචර්තන වර්ෂය තුළ හිඟ මුළු සාමාජික මුදල ගෙවා තිබිණි. දෙදෙනෙකු පෙර වර්ෂයේ හිඟ සාමාජික මුදල් සහ ප්‍රචර්තන වර්ෂයේ සාමාජික මුදල් නොගෙවූ අතර 2026.03.31 ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය විය. අනෙකුත් සියලු සාමාජිකයින් නියමිත පරිදි මුදල් ගෙවූ අතර එකවර මුදල් ගෙවූ සාමාජිකයින්ට 5%ක වට්ටමක් ලබා දෙන අතර ඔවුන්ගේ ශුද්ධ සාමාජික මුදල් ප්‍රමාණය ආදායම ලෙස සැ.

(ii) 2025.03.31 දිනට යාවජීව සාමාජිකයින් 10 දෙනෙකු සමිතිය තුළ සිටින අතර මොවුන් වසර 10ක් සඳහා එකවර මුදල් ගෙවා සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ 2020.04.01 දිනදීය. යාවජීව සාමාජික මුදල් වර්ෂ 10 තුළ සමානව ආදායම් ලෙස හඳුනාගැනීම සමිතියේ ප්‍රතිපත්තිය වේ. තවත් යාවජීව සාමාජිකයින් 03 දෙනෙකු 2025.04.01 දින සාමාජිකත්වය ලබා ගෙන ඇත. මොවුන්ද වසර 10ක සාමාජික මුදල් එකවර ගෙවා ඇත.

(iii) විදේශ ගතවී සිටින පැරණි සාමාජිකයෙකු විසින් 2025.04.01 දින සමිතියට රු.150 000ක මුදලක් පුස්තකාල පොත් සහ අදාළ ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දී තිබේ. එම මුදලින් රු.25 000ක් වැය කර පොත් තැබීම සඳහා රාක්කයක් හා ඉතිරි මුදලින් පොත්ද මිලදී ගෙන ඇත.

(iv) 2025.03.31 දිනට පැවැති ක්‍රීඩා අරමුදලින් රු.100 000ක් ලබා ගනිමින් සහ සමිතියේ මුදල්ද යොදා ගනිමින් රු.125 000 ක ක්‍රීඩා උපකරණ 2025.04.01 දින මිලදී ගන්නා ලදී. ක්‍රීඩා උපකරණවල ඵලදායී ජීව කාලය වසර 10ක් වන අතර සුන්බුන් අගයක් නොමැත.

(v) ක්‍රීඩා සමාජයේ 2026.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මෙහෙයම් වියදම් රු.310 000ක් වන අතර ක්‍රීඩා උපකරණ හා ගොඩනැගිලි වාර්ෂික ක්ෂය එයට ඇතුළත් නොවේ.

(vi) පරිත්‍යාග භාවිත කළ ප්‍රමාණයට ආදායම හඳුනාගැනීම ආයතනයේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍ය වන්නේ :

- (1) සාමාජික මුදල් ගිණුම
- (2) 2026.03.31 දිනෙන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය
- (3) යාවජීව සාමාජික මුදල් ගිණුම
- (4) 2026.03.31 දිනට හිමිකම

(ලකුණු 15)

**4. (අ) මිත්සර පෞද්ගලික සමාගම ලී බඩු මිලදී ගැනීම හා විකිණීම ණයට මෙන්ම අත්පිට මුදලට ද සිදු කරන අතර VAT සඳහා ලියාපදිංචි වී ඇත. (18% VAT අදාළ වේ).**

(i) 2026.01.01ට ගිණුම් ශේෂ කිහිපයක් පහත පරිදි වේ.

	<b>රු'000</b>
දේපල පිරිසත හා උපකරණ (ධාරණ වටිනාකම)	2 500
දේපල පිරිසත හා උපකරණ සමුච්චිත ක්ෂය	500
වෙළෙඳ ණයගැති - රෝෂණ	100
විශ්ව	120
ශනාල්	<u>200</u>
වෙළෙඳ ණයහිමි - ඩිල්ෂාන්	140
සොනාල්	100
නිකොල්	<u>70</u>
	310
මුදල් ගිණුම	130
VAT පාලන (බැර ශේෂය)	38
බැංකු ණය	600
උපවිත විදුලිය	45

(ii) 2026 ජනවාරි මාසය තුළ සිදු වූ ගනුදෙනු

ගනුදෙනුකරු	ණයට විකුණුම් (VAT රහිත ලැයිස්තුගත මිල)	VAT රහිත මිල මත වෙළෙඳ වට්ටම	ආපසු එවුම් (ලැයිස්තුගත මිල)	ලද මුදල්	මුදල් වට්ටම	අයවිය යුතු ප්‍රමාද ගාස්තු
රෝෂණ	400 000	10%	20 000	247 000	13 000	-
විශ්ව	360 000	5%	-	-	-	7 000
ශනාල්	230 000	-	30 000	-	-	5 000
නෙත්ම	-	-	-	90 000	10 000	-

සැපයුම්කරු	ණයට ගැණුම් (VAT රහිත ලැයිස්තුගත මිල)	VAT රහිත මිල මත වෙළෙඳ වට්ටම	ආපසු යැවුම් (ලැයිස්තුගත මිල)	ගෙවූ මුදල්	වට්ටම	ගෙවිය යුතු ප්‍රමාද පොලී
සොනාල්	200 000	5%	60 000	63 000	7 000	-
ඩිල්ෂාන්	80 000	-	10 000	-	-	8 000
රන්දිල්	250 000	10%	80 000	-	-	-
නිකොල්	-	-	-	ආරම්භක ශේෂය	10%	-

- වනිදු සැපයුම්කරුවන්ගෙන් 2025.01.15 දින ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රු.700 000ක (VAT රහිත ලැයිස්තුගත මිල) ලී බඩු ණයට ගත් අතර ඒ සඳහා VAT රහිත මිල මත 10%ක වෙළෙඳ වට්ටමක් හිමි විය. මේ සඳහා සැපයුම්කරු විසින් VAT අය නොකරන ලදී.

(iii) ජනවාරි මාසය තුළ සිදු වූ අනෙකුත් ගනුදෙනු

- අත්පිට විකුණුම් (VAT සහිත) රු. 566 400
- අත්පිට ගැණුම් (VAT රහිත) රු. 240 000
- දේපල පිරිසිදු උපකරණ වාර්ෂිකව පිරිවැය මත 12% ක්ෂය කරන අතර ජනවාරි මාසයේ ක්ෂය ඇතුළත් විදුලිය හැර මෙහෙයුම් වියදම 183 150. 2026.01.31 දිනට උපචිත මෙහෙයුම් වියදම් නොමැත.
- VAT ප්‍රේෂණය රු. 35 000
- රු.25 000ක පොලියක් සමඟ බැංකු ණය වාරිකය රු.125 000 ගෙවීම.
- ලද කොමිස් රු.24 000ක් වේ.

අවශ්‍ය වන්නේ :

(1) ජනවාරි මාසය සඳහා පහත මූලික පොත්

- |   |                      |
|---|----------------------|
| - මුදල් ලැබීම් ජ'නලය  | - මුදල් ගෙවීම් ජ'නලය |
| - ගැණුම් ජ'නලය  | - විකුණුම් ජ'නලය     |
| - පොදු ජනලය (පිටපත් කිරීමේ සටහන් සහ ආරම්භක සටහන් අවශ්‍ය නොවේ) |                      |

(2) ජනවාරි මාසය සඳහා පහත ලෙජර් ගිණුම්

- |                                       |               |
|---------------------------------------|---------------|
| - මුදල්                               | - ණයගැති පාලන |
| - ණයහිමි පාලන                         | - VAT පාලන    |
| - දේපල පිරිසිදු උපකරණ (ධාරණ වටිනාකමට) |               |

(ලකුණු 24)

(ආ) ඩිල්ම් සමාගම පැරණි යන්ත්‍රයක් විකුණා නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටී. මෙම යන්ත්‍ර 2 අදාළ පහත තොරතුරු ඔබට සපයයි.

<u>විස්තරය</u>	<u>පැරණි යන්ත්‍රය</u>	<u>නව යන්ත්‍රය</u>
ගැණුම් මිල		6 400 000
සවිකිරීමේ හා ප්‍රවාහන වියදම්		640 000
වැඩබිම් සකස් කිරීමේ පිරිවැය		320 000
කාරක ප්‍රාග්ධනය	240 000	480 000
ඵලදායී ජීවකාලය	5	5
සුන්බුන් අගය	0	360 000
වෙළෙඳපොළ පර්යේෂණ වියදම් (දැනටමත් දරා ඇත)		100 000
ධාරණ වටිනාකම	600 000	
වර්තමාන විකුණුම් වටිනාකම	860 000	
විකුණුම් මත ගෙවිය යුතු බදු	60 000	

(i)

වර්ෂය	මුදල් ලැබීම් - පැරණි යන්ත්‍රය	කාලච්ඡේදයේ ලාභය නව යන්ත්‍රය	මුදල් ගෙවීම්	
			පැරණි යන්ත්‍රය	නව යන්ත්‍රය
1	800	675	400	700
2	700	300	300	600
3	600	525	500	800
4	800	450	300	300
5	900	675	500	900

(ii) 12% අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාධකය	0.89	0.80	0.71	0.64	0.57

(iii) මෙම ව්‍යාපෘතියේ බදු පෙර ලාභයෙන් 25% ක් ආදායම් බද්ද වේ.

අවශ්‍ය වන්නේ :

- (1) මූලික ආයෝජනය
- (2) සාමාන්‍ය ආයෝජනය මත වන ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය
- (3) එක් එක් වසර සඳහා ශුද්ධ මුදල් ප්‍රවාහයන් පැහැදිලිව දක්වමින් නව යන්ත්‍රයේ ශුද්ධ මුදල් ප්‍රවාහය
- (4) ශුද්ධ වර්තමාන අගය සහ ඒ මත නව යන්ත්‍රය මිලදී ගන්නේද නැද්ද යන්න පිළිබඳ නිර්දේශය
- (5) නව යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා කරයි නම් අවම වශයෙන් ගෙවීමට කැමති උපරිම මිල (ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව)

(ලකුණු 16)

5. (අ) සඳුරු, ඉසුරු සහ මියුරු වෙළෙඳ ව්‍යාපාරයක හවුල්කරුවන් වේ. ව්‍යාපාරයේ හවුල් ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.

- සඳුරු, ඉසුරු සහ මියුරු අතර ලාභාලාභ අනුපාතය පිළිවෙලින් 5:3:2 ක් වේ.
- ප්‍රාග්ධන ගිණුම් ශේෂ මත වාර්ෂිකව 10%ක ප්‍රාග්ධන පොලී හිමිකම් ලබයි.
- සඳුරු, ඉසුරු හා මියුරු පිළිවෙලින් රු.15 000, රු. 20 000 සහ 25 000 බැගින් වූ මාසික වෙතනයකට හිමිකම් ලබයි.

2026.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම පහත දැක් වේ.

විස්තරය	හර රු.000'	බැර රු.000'
දේපල පිරියත උපකරණ (ධාරණ වටිනාකම)	12 000	
විකුණුම්		22 000
විකුණුම් පිරිවැය	14 500	
තොගය (භෞතික පදනම මත)	800	
මෙහෙයුම් වියදම් (ක්ෂය සහිත)	4 700	
මුදල්	2 400	
වෙළෙඳ ණයගැතියෝ	1 850	
වෙළෙඳ ණයහිමියෝ		3 390

ණය ගිණුම - සඳරු (2025.04.01 දින ලබා ගත්)		2 400
ණය ආපසු ගෙවීම - සඳරු	640	
2025.04.01 දිනට ප්‍රාග්ධන ගිණුම්		
සඳරු		3 000
ඉසුරු		2 500
මියුරු		2 700
2025.04.01 දිනට ජංගම ගිණුම්		
සඳරු		450
ඉසුරු	50	
මියුරු		500
	36 940	36 940

**අතිරේක තොරතුරු :**

- (i) 2025.04.01 දින ඉසුරු හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. ඔහුගේ හිමිකමෙන් කොටසක් පියවීම සඳහා ධාරණ වටිනාකම රු. 1 500 000 ක් වූ උපකරණ එම අගයට පවරා දීමටත්, ඉතිරිය ණය ගිණුමකට මාරු කිරීමටත් එකඟ විය.
- (ii) 2025.04.01 දින හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 2 500 000 ඇස්තමේන්තු කළ අතර, එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීමට එකඟ විය.
- (iii) ඉසුරු විශ්‍රාම ගැනීමෙන් පසුව සඳරු සහ මියුරු 3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගැනීමටත්, අනෙකුත් කොන්දේසි නොවෙනස්ව පවත්වා ගනිමින් හවුල් ව්‍යාපාරය ගෙන යාමටත් තීරණය කරන ලදී.
- (iv) සඳරු සහ මියුරු පිළිවෙලින් රු.250 000 සහ රු.350 000 බැගින් වූ භාණ්ඩ ගැනිලි සිදු කර ඇති අතර එය ගිණුම් ගතකර නොමැත.
- (v) 2025.07.31 දින සඳරුගේ ණය මුදලින් 1/4 ක් එදිනට පොළිය සමඟ ගෙවා ඇත. ගෙවූ පොලී ඉහත මෙහෙයුම් වියදම් තුළ ඇතුළත් වේ. ඉතිරි ණය සඳහා පොළිය ගෙවා හෝ ගලපා නොමැත.
- (vi) ණයගැතියකුගෙන් ලද රු. 400 000ක මුදල මියුරු විසින් ඔහුගේ පෞද්ගලික වියදම් සඳහා වැයකර ඇත. මෙම මුදල සම්බන්ධව ගිණුම් තබා නොමැත.
- (vii) 2025.10.01 දින සිට ව්‍යාපාරය සඳරුට අයත් ගොඩනැගිල්ලකට මාරු කර ඇත. එහි මාසික කුලිය ලෙස රු.20 000ක් ගෙවීමට එකඟ වී ඇතත් එය ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත.
- (viii) සඳරු සහ මියුරු මාස 06ක වේතන රැගෙන ගොස් ඇති අතර, එය මෙහෙයුම් වියදම් තුළ සටහන් කර ඇත.

**අවශ්‍ය වන්නේ :**

- (1) 2026.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විසර්ජනයන්ද සහිතව)
- (2) 2026.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම්

(ලකුණු 20)

(ආ) පාසලක සුභසාධක සංගමය විසින් සුභද හමුවක් සංවිධානය කර ඇත. සුභසාධක සංගමය සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම සුභද හමුව සඳහා පසුගිය වසර තුළ විශ්‍රාම ලැබූ ගුරුවරු 10 දෙනෙකුද සහභාගිවීමට නියමිතය. සුභද හමුව සඳහා ඇස්තමේන්තුගත පිරිවැය පහත පරිදි වේ.

අයිතමය	වියදම (රු.)
ශාලා කුලිය	40 000
ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා	18 000
සමරු තිළිණයක පිරිවැය	10 000
එක් පුද්ගලයකුගේ ආහාර පිරිවැය	1 000
එක් පුද්ගලයකුගේ පළඳනාවක පිරිවැය	200

අතිරේක තොරතුරු :

- (i) සුභද හමුව සඳහා සඳහා සහභාගි වන සෑම සාමාජිකයකුගෙන්ම රු.2 700ක මුදලක් අය කිරීමටත්, විශ්‍රාමික ගුරුවරුන්ගෙන් මුදල් අය නොකිරීමටත් තීරණය කර ඇත.
- (ii) විශ්‍රාම ලැබූ සෑම ගුරුවරයෙකු සඳහාම සමරු තිළිණයක් පිරිනමනු ලැබේ.
- (iii) ශාලා කුලියෙන් රු.20 000ක් සුභසාධක සංගමයේ අරමුදලින් දැරීමට තීරණය කර ඇත.
- (iv) සුභද හමුවට සහභාගි වන සෑම පුද්ගලයෙකුටම පළඳනාවක්, පැළැන්දවීමට තීරණය කර ඇත.

අවශ්‍ය වන්නේ :

- (1) සුභද හමුවේ අතිරේකව දැරීමට සිදුවන මුළු ස්ථාවර පිරිවැය
- (2) සාමාජිකයෙකුගේ දායකය
- (3) මුලු පිරිවැය ආවරණය කර ගැනීමට සහභාගි විය යුතු සාමාජිකයින් සංඛ්‍යාව
- (4) සාමාජිකයින් 115 දෙනෙකු සුභද හමුවට සහභාගි වන්නේ නම් ආරක්ෂිත ආන්තික වටිනාකම
- (5) සුභද හමුවට සාමාජිකයින් 105 දෙනෙකු සහභාගි වන්නේ නම් රු.22,500ක අතිරික්තයක් ලබා ගැනීමට සාමාජිකයෙකුගෙන් අයකළ යුතු මුදල
- (6) විශ්‍රාමික ගුරුවරු වෙනුවෙන් වැයකරන මුදල සඳහා, ආදි ශිෂ්‍ය සංගමය අනුග්‍රාහක දායකත්වයක් ලබා දෙන්නේ නම් සහ සාමාජිකයින් 80 දෙනෙකු පමණක් සුභද හමුවට සහභාගි වන්නේ නම් අතිරික්තය

(ලකුණු 20)

6. (අ) සමාගම් දෙකක 2026.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ තොරතුරු පහත පරිදි වේ.

2026.03.31න් අවසන් වසර සඳහා

	සීමිත වතුර සමාගම (රු'000)	සීමිත වරුණ සමාගම (රු'000)
දළ ලාභය	800	750
මෙහෙයුම් වියදම්	2 500	2 350
මූල්‍ය පිරිවැය (ණය පොලිය)	50	60
බදු වියදම	80	40

2026.03.31 දිනට

	සීමිත වතුර සමාගම (රු'000)	සීමිත වරුණ සමාගම (රු'000)
ප්‍රකාශිත ප්‍රාග්ධනය (රු.100 සා.කො.)	10 000	8 000
රඳවාගත් ඉපයුම් (2025/04/01 දිනට)	400	600
දිගුකාලීන ණය	4 000	5 000
ජංගම වගකීම්	150	120
වෙළෙඳ ලැබිය යුතු දෑ	250	300

අතිරේක තොරතුරු :

- (i) සමාගම් දෙකෙහිම දළ ලාභ අනුපාතය 25%කි.
- (ii) සමාගම් දෙකෙහිම වෙනත් ආදායම් නොමැත.
- (iii) සියලු විකුණුම් ණය පදනම මත වේ.
- (iv) 2025.04.01 දිනට සීමිත වතුර සහ සීමිත වරුණ සමාගම්වලට අදාළ වෙළෙඳ ලැබිය යුතු දෑ පිළිවෙලින් රු.150 000 ක් සහ රු.100 000ක් වේ.
- (v) ප්‍රවර්ධන වර්ෂය තුළ සමාගම් දෙකම රඳවාගත් ඉපයුම් වෙනත් කාර්යයකට භාවිත කර නැත.

අවශ්‍ය වන්නේ :

- (1) ප්‍රවර්ධන වර්ෂය සඳහා සමාගම් දෙකට අදාළ පහත අනුපාත වෙනවෙනම ගණනය කරන්න.
 

- පොළී ආවරණ අනුපාතය	- ණය හිමිකම් අනුපාතය
- මූල්‍ය වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය	- කොටසක ඉපයුම
- ණයගැති පිරිවැටුම් අනුපාතය	
- (2) පහත එක් එක් අවස්ථාවට අදාළ සමාගමේ නම හේතුවද සභිතව ලියන්න.
  - ණය ගෙවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින සමාගම
  - ලාභදායීත්වය ඉහළ සමාගම
  - ණයගැතියන්ගෙන් ඉක්මනින් මුදල් අයකර ගන්නා සමාගම

(ලකුණු 15)

(ආ) පහත තොරතුරු සීමිත මානෙල් පොදු සමාගමේ 22026.03.31 ට හා 2025.03.31ට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත දැක්වේ.

විස්තරය	2026.03.31 දිනට රු'000	2025.03.31 දිනට රු'000
දේපල පිරිසිදු උපකරණ (ධාරණ වටිනාකම)	23 000	19 000
භාවිත අයිතිය සහිත වත්කම්	4 000	5 000
තොගය	6 300	4 600
වෙළෙඳ ලැබිය යුතු දෑ	3 600	3 700
ඉදිරියට ගෙවූ වියදම්	140	100
මුදල් හා මුදල් හා සමාන දෑ	1 300	-
	38 340	32 400
<b>ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්</b>	<b>14 340</b>	<b>10 500</b>
රඳවාගත් ඉපයුම්	7 600	5 200
බැංකු ණය	3 400	2 500
කල්බදු වගකීම්	4 000	5 000
වෙළෙඳ ගෙවිය යුතු දෑ	1 900	1 700
ගෙවිය යුතු ආදායම් බදු	7 100	6 200
බැංකු අයිරාව	-	1 300
	38340	32400

- (i) 2026.03.31 දිනෙන් අවසන් වසර සඳහා කාලච්ඡේදයේ ලාභය රු.7 700 000කි. බදු වියදම රු.1 300 000 කි.
- (ii) 2026.03.31 දින පිරිවැය රු.1 500 000 ක් වූ යන්ත්‍රයක් රු. 300 000 ක ලාභයක් සහිතව විකුණා ඇත. මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ 2024.04.01 දිනදීය. යන්ත්‍ර වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.
- (iii) ප්‍රවර්තන වර්ෂයේ දේපල පිරිසිදු හා උපකරණ ක්ෂය රු.1 900 000ක් වේ. ප්‍රවර්තන වර්ෂයේ දේපල පිරිසිදු හා උපකරණ ප්‍රත්‍යාගණනයෙන් ප්‍රථම වරට රු.500 000 ක උනතාවක් ඇති වී එය වෙනත් වියදම් තුළ සටහන් කර ඇත. තවද ප්‍රවර්තන වර්ෂය තුළ මෝටර් රථයක් ද මිලදී ගෙන ඇත.
- (iv) ගෙවූ කල්බදු වාරිකය තුළ ඇතුළත් පොලිය රු.200 000 කි.
- (v) වසර තුළ රඳවාගත් ඉපයුම් භාවිත කර සංචිත ප්‍රාග්ධනික කිරීමක් සිදු කර ඇති අතර අතුරු ලාභාංශයක්ද ගෙවා ඇත.

අවශ්‍ය වන්නේ :

“LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය” ප්‍රමිතයට අනුව 2026.03.31න් අවසන් වර්ෂය සඳහා සීමිත මානෙල් පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ඇති වූ මුදල් ප්‍රවාහය පෙන්වුම් කිරීමේදී වක්‍ර ක්‍රමය භාවිතා කරන්න).

(ලකුණු 25)



31. A. ශිල්පීය හා වෘත්තීය  
 B. නෛතික  
 C. ආර්ථික හා දේශපාලන  
 D. තාක්ෂණික
32. අ) රු. 220 000  
 ආ) රු. 1 020 000
33. අ) ලා/ලා 7 800  
 ආපසු එවුම් 4 000  
 අඩමාන ණය 3 000  
 ආ) 262 700
34. A. යථානුරූපී  
 B. උපලබ්ධි  
 C. විචක්ෂණ  
 D. ඒකක
35. ....
36. ....
37. සංජන රු.500 000  
 රංජන රු.480 000
38. රු. 450 000  
 රු. 2 925 000
39. A. කාලීන බව  
 B. අදාළ බව  
 C. ඓතිහාසික පිරිවැය, ප්‍රවර්ධන අගය
40. 138 000
41. ප්‍රතිපාදන  
 අසම්භාව්‍ය වගකීම්  
 ප්‍රතිපාදන  
 අසම්භාව්‍ය වත්කම්
42. 9 000  
 1 000
43. A. අතීතානුයෝගී භාවිතය  
 B. පිරිවැය  
 C. අනාගත ආර්ථික ප්‍රතිලාභ, විශ්වාසදායී බව

44. A. වැඩි වේ.  
B. වැඩි වේ.  
C. වෙනස් නොවේ.  
D. අඩු වේ.

45. අ) 750 000  
ආ) 850 000  
ඉ) 35.3%

46. අ) 60  
ආ) වාර 10

47. රු. 115 000

48. රු. 495  
රු. 30

49. අ) රු. 400  
ආ) රු. 1 000  
ඉ) ඒකක 9 000

50. අඩුරුදු 3  
30%





4. 50 වන ප්‍රශ්නයේ යන්ත්‍රයේ සුන්බුන් අගය රු.600 000ක් ලෙස වෙනස් විය යුතු අතර සමුච්චිත මුදල් ප්‍රවාහ පහත පරිදි වෙනස් විය යුතුය.

වර්ෂය	සමුච්චිත මුදල් ප්‍රවාහ
1	900 000
2	1 860 000
3	3 000 000
4	4 500 000
5	5 100 000

## II පත්‍රය

- 3 වන ප්‍රශ්නයෙහි (අ) කොටසෙහි වගුව පහත පරිදි වෙනස් විය යුතුය.
  - 5 වන ගනුදෙනුවෙහි හිමිකම් තීරුවෙහි සඳහන් 35 සංඛ්‍යාව -35ක් ලෙස නිවැරදි වීම.
  - 11 වන ගනුදෙනුවෙහි වෙළඳ ලැබිය යුතු දෑ තීරුවෙහි සඳහන් -10 ඉදිරියට කළ ගෙවීම් තීරුවෙහි සටහන් කිරීම.
- 4 වන ප්‍රශ්නයෙහි (අ) කොටසෙහි (ii) වන වගුවෙහි සැපයුම් කරුවන්ගේ නම් පිළිවෙලින් සොනාල්, ඩීල්ෂාන්, රන්දිල්, නිකොල් ලෙස වෙනස් විය යුතුය.
- 4 වන ප්‍රශ්නයෙහි (ආ) කොටසෙහි (ii) වන වගුවෙහි 5 වන වර්ෂය සඳහා කාලච්ඡේදයේ ලාභය නව යන්ත්‍රය 675 ක් ලෙස වෙනස් විය යුතුය.



③ ආදායම් බදු

තක්සේරුව	1350
අධි වෙන්කිරීම්	(50)
	<u>1300</u>

④ වියදම්

බෙදාහැරීම්

දී ඇති	8 200
රථ විකුණුම් ලාභ	300
කල්බදු වාරික	(1 500)
කල්බදු රථ ක්ෂය	700
වගකීම් සහතික	(600)
	850
අනාගත හානිකරණ අලාභ	100
	<u>8 050</u>

පරිපාලන

දී ඇති	7 900
උපකරණ	(750)
	525
වැටුප් - ගැලපුම්	70
EPF	105
ETF	21
	<u>7 871</u>

මූල්‍ය වියදම්

දී ඇති	2 950
කල්බදු	(2500)
ණයකර පොළී	150
කල්බදු පොළී	450
	<u>1 050</u>

ලතික් පොදු සමාගම 2026/03/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ①  
රු '000

<u>ජංගම නොවන වත්කම්</u>		
දේපල පිරියත උපකරණ	2①	21 975
භාවිත අයිතිය සහිත වත්කම්	3①	6 300
<u>ජංගම වත්කම්</u>		
තොග		3 400 ①
වෙළෙඳ ලැබිය යුතු දෑ		5 400 ①
අනෙකුත් ජංගම වත්කම්		-
මුදල් හා මුදල් සමාන දෑ		2 250
මුළු වත්කම්		<u>39 325</u>
<u>හිමිකම් හා වගකීම්</u>		
ප්‍රකාශිත ප්‍රාග්ධනය		23 000 } ①
සංචිත - ප්‍රත්‍යාගණන		-
රඳවාගත් ඉපැයුම්		2 052 }
<u>ජංගම නොවන වගකීම්</u>		3 000
ණයකර		2 295 ①
කල්බදු ණයහිමි		

ජංගම වගකීම්		
වෙළෙඳ ණයහිමි		3 200
කල්බදු ණයහිමි		1 155 ①
ගෙවියයුතු ආදායම් බදු		450 ①
ගෙවියයුතු VAT		2 650 ①
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		1 000 ①
අනෙකුත් ජංගම වගකීම්	4	523
මුළු හිමිකම් හා වගකීම්		39 325

**සටහන ④**

අනෙකුත් ජංගම වගකීම්

උපචිත EPF	175 ①
උපචිත ETF	21 ①
උපචිත ණයපොළී	150
නොඉපයු ආදායම්	<u>177 ①</u>
	<u>523</u>

**සටහන ② දේ.පී.උ.**

	ගොඩනැගිලි	උපකරණ	ලීබ්ලු	මෝටර් රථ	එකතුව	සටහන ③ භාවිත අයිතිය සහිත වත්කම්
පිරිවැය/ ප්‍රත්‍යා. අගය 1/4/2025	2 500	7 500	2 500	5 000		
එකතු කිරීම්	1 750		2 750	①		7 000 ①
ප්‍රත්‍යාගණන	(7 500)					
ඉවත් කිරීම්				(5 000)		
31/03/2026	15 750	7 500	5 250	-----		7 000
සමුච්චිත ක්ෂය 1/4/2025	7 500	① 2 250	1 250	3 000	①	
වර්ෂයේ ක්ෂය	2 250	525	250			700
ඉවත් කිරීම්	(7 500)			(3 000)		
31/3/2026	2 250	2 775	1 500	----		700
ධාරණ අගය	13 500	4 725	3 750	----	21 975	6 300

**ලතික් පොදු සමාගම 2026/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම  
වෙනස්වීමේ ප්‍රකාශනය රු' 000**

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිතය	රඳවාගත් ඉපැයුම්	එකතුව
01/04/2025 ශේෂය	20 000 ①	1 000	3 008	24 308
හිමිකම් නිකුත්ව සංචිත ප්‍රාග්ධනීකරණය	3 000			3 000 ①
අතුරු ලාභාංශය			(1 800)	
විස්තීරණ ආදායම්		(1 000)	844	(156)
31/03/2026 ශේෂය	23 000	0	2 052	25 052

සටහන:

සාමාන්‍ය කොටසක් සඳහා යෝජිත ලාභාංශය රු. 12 කි. ①

02. (අ)

විස්තරය	විභජන පදනම	එකතුව	නිෂ්පාදන 01	නිෂ්පාදන 02	ගබඩාව
වක්‍ර වේතන	සෘජු	177	120	42	15①
ගොඩනැගිලි කුලී	සෘජු	20			20①
ගොඩනැගිලි කුලී	භූමි ප්‍රමාණය (අ:3)	140①	80	60	①
විදුලිය	සෘජු	20			20①
විදුලිය	කිලෝ වොට් (1:1)	100①	50	50	①
ගබඩා නඩත්තු	සෘජු	35			35①
සේවක සුභසාධනය	සේවක සංඛ්‍යාව (3:3:1)	84①	36	36	12①
යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර පිරිවැය (2:1:1)	104①	52	26	26①
ගොඩනැගිලි රක්ෂණය	භූමි ප්‍රමාණය (4:3:1)	96①	48	36	12①
ගබඩා අංශය	(1:1)	776	386	250	140 ①
			70	70	(140) ①
		776	456	320	---

(2) අන්තර්ග්‍රහණ අනුපාත  $\frac{456\ 000}{8\ 000} = \frac{320\ 000}{4\ 000}$   
 $57/- \text{ ②} \quad 80/- \text{ ②}$

(3) සෘජු ද්‍රව්‍ය 650  
 සෘජු ශ්‍රමය 300 950 ①

නිෂ්පාදන පොදු කාර්ය

නිෂ්. අංශ 01  $7 \times 57 = 399 \text{ ①}$   
 නිෂ්. අංශ 02  $5 \times 80 = 400 \text{ ①}$   
1 749

(4) සෘජු ද්‍රව්‍ය 395  
 සෘජු ශ්‍රමය 200  
 ප්‍රාථමික පිරිවැය 595 ①

නිෂ්පාදන පොදු කාර්ය

අංශ 01  $5 \times 57 = 285 \text{ ①}$   
 අංශ 02  $4 \times 80 = 320 \text{ ①}$   
1 200

නිෂ්පාදන නොවන

විචලය 50  
 ස්ථාවර 250  
 මුළු පිරිවැය 1 500 ①

විකුණුම් මිල  $\frac{1\ 500 \times 100}{75}$   
රු. 2 000/- ①h

(2) (ආ)

(අ) යළි ඇණවුම් මට්ටම = උපරිම උපයෝජනය  $\times$  උපරිම ඇණවුම් කාලය  
 =  $\frac{23\ 200}{6} \times 6$

= ① 19 200

(ආ) අවම තොග මට්ටම = යළි ඇණවුම් මට්ටම - (සාමාන්‍ය පරිභෝජනය × සාමාන්‍ය ඇණවුම් කාලය)  
 = 19 200 - 2 850 × 5  
 = 19 200 - 14 250  
4 950 ①

(ඇ) උපරිම තොග මට්ටම = යළි ඇණවුම් මට්ටම + යළි ඇණවුම් ප්‍රමාණය - (අවම පරිභෝජනය × අවම ඇණවුම් කාලය)  
 = 19 200 + 15 000 - 2 500 ② × 4  
24 200 ①

(ඉ) සාමාන්‍ය තොග මට්ටම =  $\frac{24 200 + 4 950}{2}$   
 = 14 575 ③

(3) (අ)

1. පිරිවැය 160 000 වූ භාණ්ඩ තොගයක් මුදලින් රු. 50 000 ද ඉතිරිය පසුව ගෙවීමටද එකඟ වේ. ①
2. රු.1 200 000 බැංකු ණයක් හා මුදලින් රු.300 000ක් වියදම් කර මෝටර් රථයක් ගන්නා. ①
3. පිරිවැය රු.200 000 ක් වූ භාණ්ඩ තොගයක් රු. 250 000කට විකුණන ලදී. ①
4. අයිතිකරුගේ ප්‍රයෝජනය සඳහා රු.3 000ක මුදලක් රැගෙන යන ලදී. ①
5. සේවක වැටුප් රු. 25 000 ක් වූ අතර කලින් ගෙවා ඇති ප්‍රමාණය රු. 10 000කි. ②
6. බැංකු ණය සඳහා රු. 27 500 ක් ගෙවූ අතර ඒ තුළ පොළිය රු. 7 500 ක් වීම. ①
7. ළමා නිවාසයකට කළ පරිත්‍යාග භාණ්ඩ රු.25 000 කි.①
8. නග්‍රය වී තිබේ ආපසු යැවූ භාණ්ඩ රු.5 000 කි. ①
9. පිරිවැය රු.75 000 ක් වූ භාණ්ඩ තොගය රු.120 000කට විකුණූ අතර අත්තිකාරම රු. 20 000 ද විය.②
10. පසුගිය මාසයේ කපා හරින ලද ණයගැතියන්ගෙන් ලැබුණ මුදල රු.10 000 කි. ①
11. මෙම මාසයට අදාළ හිඟ මාසයේ ගෙවා තිබූ විදුලි බිල රු. 10 000 කි.②
12. මුදලින් රු. 75 000ක් ගෙවා පිරිවැය රු.120 000ක් වූ භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. ①
13. රු. 100 000 ක් වූ ණයගැතියන්ට රු.95 000 ක් ගෙවා පියවන ලදී. ①
14. පිරිවැය රු. 30 000 ක් වූ භාණ්ඩ තොගයක් මුදලින් රු.40 000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට එකඟ විය.①

2026/01/31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය (රු'000)

විකුණුම්		430②	(250+120+60)
අඩුකළා - විකුණුම් පිරිවැය		(305) ①	(200+75+30)
දළ ලාභය		125	
වෙනත් ආදායම්			
කපා හරින ලද වෙළෙඳ වියදම්		10	①
		135	
දුන් වට්ටම්	5	}	③
ණයපොළී	7.5		
පරිත්‍යාග	25		
සේවක වැටුප්	35		
විදුලි බිල	10		
අයවීම්	17.5		
ශුද්ධ ලාභය		(100)	①
		35	

(3) (ආ)

සාමාජික මුදල් ගිණුම රු'000

ඉ/ගෙ ශේෂය	42 ①	මුදල්	1 136.2
ආ/ගි	1 144.2	හිඟ කපාහැරීම්	36 ①
කලින් ලද		කපාහැරීම් (12+24)	
ප/ගේ/ගේ	6 ①	ප/ගෙ/ගේ	20 ①
	1 128		1 128

2026/06/30 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ආදායම් වියදම් ගිණුම රු'000

ආදායම			
සාමාජික ගාස්තු	1 144.2		
ඇතුළත් නිමි භාණ්ඩ	60	①	
යාවජීව සාමාජික	156	①	
පුස්තකාල	150	①	
ක්‍රීඩා අරමුදල	100	①	1 610.2
වියදම්			
සාමාජික මුදල් කපාහැරීම්	24	①	
දුන් වට්ටම්	55.8	①	
ක්‍රීඩා උපකරණ ක්ෂය	12.5		
මෙහෙයුම් වියදම්	310		402.3
අතිරික්තය			1 207.9①

යාවජීව සාමාජික මුදල් රු.'000

ආදායම/ වියදම්	156①	ඉ/ගේ/ගේ	600①
ගේ/ප/ගේ	804	මුදල්	360
	960		960

2026/06/30 දිනට හිමිකම රු.'000

2025/07/01 හිමිකම	300
අතිරික්තය	1 207.9①
ගොඩනැගිලි අරමුදල	1507.9

(4) (අ)

මුදල් ලැබීම් ජර්නලය

විස්තරය	දු.ව.	වටිනාකම	විශ්ලේෂණ තීරු					
			විකුණුම්	ණයගැනී	VAT	ආදායම්	වෙනත්	
රෝෂණ	① 13	247	-	247	①	-	-	-
ගෙනාල්	10	90	-	90		-	-	-
විකුණුම්	-	566.4	480	-		86.4①	-	-
කොමිස්	-	24	-	-		-	24	-
	23	927.4	480	337		86.4	24	

මුදල් ගෙවීම් ජර්නලය

විස්තරය	ල.ව.	වටිනාකම	ගැණුම්	ණයහිමි	VAT	වියදම්	වෙනත්
සොනාල්	7	63	-	63	①	-	-
නිකොල්	7	63	-	63		-	-
ගැණුම්	-	283.2	240	-		43.2 ①	-
මෙහෙයුම් වියදම්	-	150	-	-		-	150①
VAT	-	35	-	-		-	35①

බැංකු ණය/ පොලිය	-	125	-	-	-	-	125①
උපවිත විදුලිය	-	45	-	-	-	-	45①
	14	764.2	240	126	43.2	150	205

විස්තරය	ගැණුම් ජර්නලය		
	V රහිත	V	V සහිත
සොනාල්	190	34.2	224.2①
ඩිල්ෂාන්	80	14.4	94.4①
රන්දිල්	225	40.5	265.5①
	495	89.1	584.1

විස්තරය	විකුණුම් ජර්නලය		
	V රහිත	V	V සහිත
රෝෂණ	360	64.8	424.8①
විශ්ව	342	61.56	403.56①
ශෙනාල්	230	41.4	271.4①
	932	167.76	1099.76

		පොදු ජර්නලය		
1/15	ලී බඩු	හර	630	①
	වනිදු ව්‍යාපාරය (වනිදුගෙන් ලී බඩු ගැනීම)		630	
	දේ.පි.උ. ක්ෂය	හර	33.15	①
	.....සමු.ක්ෂය(දේ.පි.උ.) (දේ.පි.උ. ක්ෂය වාර්තා කිරීම)		33.15	
	බැංකු ණය පොලී	හර	25	
	බැංකු ණය		25	
	ණයගැනී	හර	12	
	පොලී ආදායම්		12	
	පොලී වියදම්	හර	8	
	ණයහිමි පාලන		8	

මුදල් ගිණුම			
ශේ/ඉ/ගෙ	130	ගැණුම්	240①
විකුණුම්	①480	ණයහිමි	126①
ණයගැනී	①337	VAT	43.2①
කොමිස්	①24	මෙ.වී	150①
VAT	①86.4	VAT	35①
		බැංකු ණය	125①
		උපවිත විදු.	45①
		ප/ගෙ	293.2
	<u>1 057.4</u>		<u>1 057.4</u>
ඉ/ගෙ	266.2		

ණයගැනී පාලන ගිණුම			
ඉ/ගෙ	420	දු.ව	①23
විකුණුම්	①932	මුදල්	①337
VAT	①167.76	ආ.එ.	①56.64
(1099.76)			
පොලී	12		
	<u>1 531.76</u>	ශේ/ප	1115.12
ශේ/ඉ	1 115.12		<u>1 531.76</u>

ණයහිමි පාලන			
ලද වට්ටම්①	14	ඉ/ගෙ	310
මුදල්①	126	ගැණුම්	①495
ආ.යැ.	164.02	VAT	①89.1
		පොලී	①8
ශේ/ප/ගෙ	<u>598.08</u>		

902.1	902.1
ශ්‍රී/ල/ගෙ	598.08

VAT පාලන			
මුදල්	①43.2	ඉ/ගෙ	38
මුදල්	①35	මුදල්	①86.4
ණයහිමි	①89.1	ණයගැනී	①167.76
ණයගැනී	8.64	ණයහිමි	25.02
ප/ගෙ	141.24		
	<u>317.18</u>		<u>317.18</u>

PPE ගිණුම			
ඉ/ගෙ	2 500	ක්ෂය	①33.15
වනිදු	①630		
		ප/ගෙ	3096.85
	<u>3130</u>		<u>3130</u>
ඉ/ගෙ	3096.85		

(4) (ආ)

විස්තරය	0	1	2	3	4	5
ගැණුම් මිල	(6 400)					
සවිකිරීමේ හා ප්‍රවා.	(640)					
වැඩබිම් සැකසුම්	(320)					
කාරක ප්‍රාග්ධනය	(240)	-	-	-	-	240
පැරණි යන්ත්‍ර විකුණුම්	860					
(-)පැරණි යන්ත්‍ර විකුණුම් බදු (60)	800					
ලද මුදල් ප්‍රවාහය	-	2 825	2 200	2 575	2 150	2 925
ගෙවීම් මුදල් ප්‍රවාහය	-	(300)	(300)	(300)	(0)	(400)
සුන්බුන් විකුණුම්	-	-	-	-	-	360
ගෙවූ බදු	-	(225)	(100)	(175)	(150)	(225)
ශුද්ධ මුදල් ප්‍රවාහය	(6 800)	2 300	1 800	2 100	2 000	2 900
12% වටි. සාධකය	1	0.89	0.8	0.71	0.64	0.57
ශු.ව. අගය	(6 800)	2 047	1 440	1 491	1 280	1 653
		-6 800	+ 7836.75			
			<u>1 036.75</u>			

ශු.ව.අ. (6800)+7911 = 1111

- මූලික ආයෝජනය - 6 800  
ARR =  $\frac{2625}{5} \times 100 = 525 \times 100 = 14.67\%$
- $(6800+360)/2 = 3580$
- ශුද්ධ වර්තමාන අගය = 1 111
- NPV + අගයන් ගන්නා නිසා ව්‍යාපෘතිය තෝරා ගැනේ.
- අවම වශයෙන් ගෙවීමට කැමති උපරිම මිල = 7911

පෙරවැඩ

වාර්ෂික ක්ෂය ගණනය

පිරිවැය - ගැණුම් මිල	6 400	} ✓
සවි/ ප්‍රවා ගාස්තු	640	
වැඩ බිම් සැකසුම්	<u>320</u>	
	7 360	
(-) සුන්බුන්	(360)	
ක්ෂය කළ හැකි අගය	7 000 ✓	
වාර්ෂික ක්ෂය	$7 000 \div 5 = \underline{1 400}$	

	1	2	3	4	5
කාලච්ඡේදයේ ලාභය	675	300	525	450	675
+ Tax 1/3	225	100	175	150	225 ✓
(100 - 25 = 75)					

බදු පෙර ලාභය	900	400	700	600	900
+ ක්ෂය	1 400	1 400	1 400	1 400	1 400
කාරක ප්‍රාග්ධනය	-	-	-	-	240
සුන්බුන් අගය	-	-	-	-	360
ශුද්ධ මුදල් ප්‍රවාහය	2 300	1 800	2 100	2 000	2 900

(5) (අ)

ආදායම් ප්‍රකාශනය (රු' 000)			පෙරවැඩ	
විකුණුම් ආදායම		22 000	විකුණුම් පිරිවැය	
විකුණුම් පිරිවැය		①(13 900)	ශේෂය	14 500
දළ ලාභය		8 100	(-) ගැනිලි	<u>(600)</u>
මෙහෙයුම් වියදම්	②4 580			<u>13 900</u>
මූල්‍ය වියදම්	145	②(4 725)	මෙහෙයුම් වියදම්	
ශුද්ධ ලාභය		3 375	ශේෂය	4 700
ප්‍රාග්ධන පොළී - සඳරු	275		ගොඩනැගිලි කුලී	120①
මිශ්‍රණ	220	①(495)	වේතන	<u>(240) ①</u>
වේතන - සඳරු	180			<u>4 580</u>
මිශ්‍රණ	300	①(480)	මූල්‍ය වියදම්	
ලාභ කොටස් - සඳරු	①1 440		ණය පොළිය - ඉසුරු	85①
මිශ්‍රණ	960	(2 400)	ණය පොළිය - සඳරු	<u>60①</u>
		-		<u>145</u>

ප්‍රාග්ධන ගිණුම්							
විස්තරය	සඳරු	ඉසුරු	මිශ්‍රණ	විස්තරය	සඳරු	ඉසුරු	මිශ්‍රණ
ප්‍රා/ගි (කීර්තිනාමය)	1 500	-	①1 000	ශේෂය ඉ/ගෙ	3 000	2 500	2 700
ජංගම ගිණුම	-	①50	-	ප්‍රා/ගි (කීර්තිනාමය)	1 250	750	500
උපකරණ		①1 500				①	
ණය ගිණුම		①1 700					
ශේෂය ප/ගෙ	2 750	-	2 200				
	4 250	3 250	3 200	ශේෂය ඉ/ගෙ	4 250	3 250	3 200
					2 750	-	2 200

ජංගම ගිණුම්							
විස්තරය	සඳරු	ඉසුරු	මිශ්‍රණ	විස්තරය	සඳරු	ඉසුරු	මිශ්‍රණ
ශේෂය ඉ/ගෙ		50		ශේෂය ඉ/ගෙ	450	-	500
ගැනිලි(භාණ්ඩ)	250	-	350	ප්‍රාග්ධන ගිණුම	-	50	-
ණය පොළිය	40		①	ණය පොළිය	60	①--	-
ගැනිලි (මුදල්)	-	①-	400	ගොඩනැගිලි කුලී	120	①--	-
වේතන	90		150	වේතන	180	①--	300
ශේෂය ප/ගෙ	2 145	-	1 080	ප්‍රාග්ධන පොළී	275	①--	220
				ලාභ කොටස්	1 440	①--	960
	2 525	-	1 980		2 525	-	1 980
				ශේෂය ඉ/ගෙ	2 145	-	1 080

(5) (අ)

1)

FC	රු.		VC	රු.
ශාලා කුලිය (40 000- 20 000)	①20 000		ආහාර	1 000 } ①
ශබ්ද විකාශන	18 000		පළඳනාව	200 } ①
සමරු තිළිණ (10 000×10)	①100 000		විවලය පිරිවැය	<u>1 200 ①</u>
ආහාර (විශ්‍රාමික 10 ×1 000)	①10 000			
පළඳනා (විශ්‍රාමික 200×10)	①2 000			
ස්ථාවර පිරිවැය	<u>④150 000</u>			

2) දායකය = අය කරන මුදල - විවලය පිරිවැය  
 = ①2 700 - 1 200  
 = රු. 1 500 ②

3) BEP සාමාජිකයින් සංඛ්‍යාව =  $\frac{FC}{C} = \frac{①150 000}{① 1 500}$   
100 ②

4) ආරක්ෂිත ආන්තික වටිනාකම = ආරක්ෂිත ආන්තිකය × අය කරන මුදල  
 = ①15 × 2 700 ①  
 = රු. 40 500 ②

5) අයකළ යුතු මුදල =  $\frac{FC + VC + P}{\text{පුද්ගලයින් ගණන}}$   
 =  $\frac{①150 000 + ①126 000 + ①22 500}{105 ①}$   
 = රු. 2 843

6) අතිරික්තය = ලැබෙන මුදල (80×2 700) 216 000 ①  
 ස්ථාවර පිරිවැය ①(150 000 - 112 000 ①) (38 000)  
 විවලය පිරිවැය ①(1 200× 80) (96 000)  
 අතිරික්තය 82 000 ①

5

(6) (අ)

සංශෝධනයට පෙර

	වතුර සමාගම	වරුණ සමාගම
(1) පොළී ආවරණ අනුපාතය <u>බදු පෙර ලාභය + පොළිය</u> පොළිය	① (1750) + 50 50 <u>වාර -34 ①</u>	① (1700) + 60 60 <u>වාර -27.3 ①</u>
(2) ණය හිමිකම් අනුපාතය <u>ණය ප්‍රාග්ධනය</u> හිමිකම් ප්‍රාග්ධනය	4 000 ① 8570 (10 400-1830) <u>වාර 0.47 ①</u>	5 000 ① 6900 (8 600-1700) <u>වාර 0.72 ①</u>

(3) මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය	$\frac{1}{1} \frac{(1750) + 50 \times 100}{12720}$	$\frac{1}{1} \frac{(1660) + 60 \times 100}{12020}$
බදු පෙර ලාභය + පොළිය $\times 100$	$\frac{1}{1} \frac{12720}{(14\ 550 - 1830)}$	$\frac{1}{1} \frac{12020}{(13\ 720 - 1700)}$
මුළු වත්කම්	<u>-13.36%</u> ②	<u>-13.31%</u> ②
(4) කොටසක ඉපයුම		
කාලච්ඡේදයේ ලාභය	$\frac{1}{1} \frac{(1830)}{100}$	$\frac{1}{1} \frac{(1700)}{80}$
කොටස් ගණන	<u>රු. (18.3)</u> ①	<u>රු. (21.25)</u> ①
(5) ණයගැති පිරිවැටුම් අනුපාතය		
ණයට විකුණුම්	<u>3 200</u>	<u>3 000</u>
සාමාන්‍ය ණයගැතියෝ	<u>200</u>	<u>200</u>
	<u>වාර 16</u> ①	<u>වාර 15</u> ①

පෙරවැඩ - කාලච්ඡේදයේ ලාභය

	<u>වතුර</u>		<u>වරුණ</u>
විකුණුම්	800	} $\frac{1}{1}$	750
(-) මෙහෙයුම් වියදම්	(2 500)		(2350)
(-) මූල්‍ය වියදම්	(50)		(60)
බදු පෙර ලාභය	(1750)		(1660)
(-) ආදායම් බදු	(80)		(40)
කාලච්ඡේදයේ ලාභය	(1830)		(1700)

- (2) 1. වරුණ සමාගම - පොළී ආවරණ අනුපාතය ඉහළ අගයක් වීම. ①  
 2. වරුණ සමාගම - මුද්‍රා වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය ඉහළ වීම. ①  
 3. වතුර සමාගම - ණයගැති පිරිවැටුම් අනුපාතය ඉහළ වීම. ①

(6) (අ)

සංශෝධනයට පසු

	<u>වතුර සමාගම</u>	<u>වරුණ සමාගම</u>
(1) පොළී ආවරණ අනුපාතය		
බදු පෙර ලාභය + පොළිය	$\frac{1}{1} \frac{250 + 50}{50}$	$\frac{1}{1} \frac{340 + 60}{60}$
පොළිය	<u>වාර 6</u> ①	<u>වාර 6.6</u> ①
(2) ණය හිමිකම් අනුපාතය		
ණය ප්‍රාග්ධනය	<u>4 000</u> ①	<u>5 000</u> ①
හිමිකම් ප්‍රාග්ධනය	10 570 (10 400 + 170)	8 900 (8 600 + 300)
	<u>වාර 0.38</u> ①	<u>වාර 0.56</u> ①
(3) මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය		
බදු පෙර ලාභය + පොළිය $\times 100$	$\frac{1}{1} \frac{250 + 50 \times 100}{14\ 720}$	$\frac{1}{1} \frac{340 + 60 \times 100}{14\ 020}$
මුළු වත්කම්	(14 550 + 170)	(13 720 + 300)
	<u>2.03%</u> ②	<u>2.85%</u> ②
(4) කොටසක ඉපයුම		

(4) කොටසක ඉපයුම





